



# වාර්ෂික යැලැස්ම

2011



රාතික පුද්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය

රාතික පුද්තකාල හා ප්‍රලේඛන දේවා මණ්ඩලය

## ප්‍රචා

පෙරවදන	ii
දැක්ම	iii
මෙහෙවර ප්‍රකාශය	iv
ජාතික පුස්තකාල හීතය	v
 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය	 1
 ප්‍රතිග්‍රහණ අංශය	2
පාඨක සේවා අංශය	8
තොරතුරු තාක්ෂණ අංශය	13
ගුන්ථ විභාපන පාලන අංශය	17
ලේඛන සංරක්ෂණ අංශය	23
පුස්තකාල පරීයේෂණ අංශය	28
 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය	 31
 ජාතික පුස්තකාල සේවා	 32
 ව්‍යාප්ති සේවා අංශය	33
ප්‍රකාශන හා ගුන්ථ සංවර්ධන අංශය	39
අධ්‍යාපන හා පුහුණු අංශය	44
පුස්තකාල සහයෝගීතා අංශය	49
 පරිපාලන, මුදල් හා නඩත්තු අංශ	 52
 පරිපාලන අංශය	53
නඩත්තු අංශය	57
මුදල් අංශය	61
 ක්‍රමෝපායන සැලසුම් හා අභ්‍යන්තර විගණන අංශ	 65
 ක්‍රමෝපායන සැලසුම් අංශය	66
අභ්‍යන්තර විගණන අංශය	70

## පෙරවදන

2011 වර්ෂයේදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මහින් ඉටු කිරීමට අපේක්ෂා කරන කාර්යයන් ඒ ඒ අංශ යටතේ මෙම සැලැස්මට අන්තර්ගත වේ. මණ්ඩලය වෙත රජයෙන් ලැබෙන මූදල් ප්‍රතිපාදන හා පසුගිය වසරවල දී ලද අත්දැකීම් සහ පුස්තකාල ක්ෂේත්‍රයේ ජාතික අවශ්‍යතාවන් මෙම සැලැස්ම සැකසීමේ දී සැලකිල්ලට ගෙන තිබේ. විශේෂයෙන් ම රජය විසින් ආරම්භ කර ඇති නැගෙනහිර නට්ටෝදය හා උතුරු වසන්තය යන වැඩසටහන්වලට සමාඟි ව උතුරු නැගෙනහිර විශේෂ පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතියට හා ජනතාව තුළ තොරතුරු සාක්ෂරතාව ඉහළ නැත්වීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවක් දක්වන අතර ඒ සඳහා වැඩසටහන් රෙපක් ද මෙම වසර තුළ සිදු කිරීමට අපේක්ෂිත ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි 2011 වාර්ෂික සැලැස්ම විධිමත් ව සැකසීම වෙනුවෙන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන්ටත්, කුමෝපායන සැලසුම් අංශයේ අංශ ප්‍රධාන ඇතුළ කාර්ය මණ්ඩලයටත් මාගේ කෘතඥතාව මෙයින් පළ කර සිටිමි.

එ එස් හේවගේ  
අධ්‍යක්ෂ ජනරාල්

### 2011 ජනවාරි

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය  
14, නිදහස් මාවත  
කොළඹ 07

## දැක්ම

ශ්‍රී ලංකාවේ ප්‍රස්තකාල හා තොරතුරු  
ක්ෂේත්‍රයේ ප්‍රධාන ජාතික ආයතනය  
මෙන් ම රට පුරා විහිදුනු තැව්  
ප්‍රස්තකාල හා තොරතුරු සේවා  
ජාලයක මධ්‍යස්ථානය බවට පත්වීම

## මෙහෙවර ප්‍රකාශය

- \* ජාතියේ පුස්තකාල සේවාවන් සැලසුම් කිරීම හා ජාතික මට්ටම්න් සම්බන්ධීකරණය කිරීම.
- \* ශ්‍රී ලංකාවට අදාළ විශිෂ්ට තොරතුරු සම්පත් එකතුවක් ජාතික පුස්තකාලයේ ගොඩනැගීම සහ වෙනත් ප්‍රධාන ජාතික එකතු ඇති පුස්තකාලවලට ආධාර කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
- \* සුවිශේෂ ක්ෂේත්‍රයන්හි විශිෂ්ට තොරතුරු සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගීමට ආධාර සහ අනුබල දීම, එම සම්පත් මධ්‍යස්ථාන ජාතික විජාපන ජාලයක් මගින් එකිනෙකට සම්බන්ධ කිරීම.
- \* ජාතික සහ අන්තර්ජාතික දත්ත බැංකු සමග සම්බන්ධීමට පහසුකම් සැලසීම.
- \* සැම ශ්‍රී ලාංකිකයෙකු සඳහා ම ඉගෙනීමේ හා දැනුම ලබා ගැනීමේ අවස්ථා සැපයීම හා ඒ මගින් ශ්‍රී ලංකාවේ උන්තාත්මය සඳහා සහාය වීම.
- \* ශ්‍රී ලංකාව සංස්කරණික වශයෙන් ආස්ථා, බුද්ධීමය වශයෙන් පරිණත රාක්ෂණික බවට පත් කිරීම.

## ජාතික පුස්තකාල ගීතය

සත් නුවණින් ලක් දන තැණවත් කළ  
ගත් මිණිආරයි අපගේ  
නෙත් පොහොසත් කළ  
සිත් යහපත් කළ  
ජාතික පොත්ගුල හෙලයේ  
දැයේ දැය වි බැබලෝ .....//

අනුරාධරයේ ගුන්ථාකරයේ  
පුලතිසි පුරයේ පොත්ගුල් වෙහෙරේ  
අතිත උරුමය රකිමින්  
යුගෙන් යුගය යා කරමින්.....

සත් නුවණින් .....//

විකසිත පොතපත පුදුසුන තබමින්  
නව පොතපත තව විකසිත කරමින්  
සපිරුණු මිනිසුන් සයමින්  
වැජකී! නව ලොව දකිමින්.....

සත් නුවණින් .....//

පද රචනය : දර්ශන රත්නායක

**ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය  
(National Library and Documentation Centre)**

ප්‍රතිග්‍රහණ අංශය  
(Acquisition Division)

## ප්‍රතිග්‍රහණ අංශය

### කාර්යගාරය

ජාතික පුද්ගලික හා ප්‍රෝවෙන මධ්‍යස්ථානය යදා පුද්ගලික ප්‍රවිෂ ලබා ගැනීම ප්‍රතිග්‍රහණ අංශයේ ප්‍රමුඛ කාර්යගාරය වේ. පුද්ගලික හා අංශ සම්පූර්ණ ශ්‍රී ලංකා ජාතික පුද්ගලික එකතුවක් ගොඩනැගීමේ දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීමට, රිමර්ණ ගුන්රාවලට අමතර ව, ජාතික පුද්ගලික හා ප්‍රෝවෙන මධ්‍යස්ථානය යදා අවශ්‍ය ශ්‍රී ලංකාවේ පළ වූ, ශ්‍රී ලංකාව පිළිබඳ ව විදේශීය රටවල පළ වූ සහ ශ්‍රී ලංකා කිහිපයන් දේශීය ව හා රිදේශීය ව පළ කළ මුද්‍රිත, ගුව්‍ය-දායා සහ ඩීලිට්ල් පුද්ගලික ප්‍රවිෂ ලබා ගැනීම. ශ්‍රී ලංකාවේ නීතිමය තැන්පත් නීතිය සංශෝධනය යදා අදාළ නීතිදේශ ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හා ඒ මහින් අදාළ නීතිය යටතේ ජාතික පුද්ගලික ප්‍රවිෂ මුද්‍රිත ප්‍රකාශනවලට අමතර ව අනෙකුත් වර්ගවල ද ප්‍රකාශන ලබා ගැනීමට ඉඩ කඩ සලසා ගැනීම.

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂ (ප්‍රතිග්‍රහණ.)	01
පුද්ගලික හා ප්‍රෝවෙන නිලධාරී(ප්‍රතිග්‍රහණ.)	02
පුද්ගලික සංවර්ධන සහකාර	01
තොරතුරු සහකාර	07
පුද්ගලික සහායක	01
කාර්යාල සහායක	01
<hr/>	
එකතුව	13
<hr/>	

### මුදල ප්‍රතිඵාදන

	අදේශමේන්තු කළ මුදල
1909 පුද්ගලික ප්‍රවිෂ මිලට ගැනීම	රු. 1,500,000.00
1701 ආයතනික සාමාජිකත්වය	රු. 500,000.00
1702 ජාත්‍යන්තර ගුවමාරු	රු. 50,000.00
1703 ප්‍රතිග්‍රහණ රියදුම්	රු. 150,000.00
<hr/>	
එකතුව	<u>රු. 2,200,000.00</u>
<hr/>	

## කාර්යයන්

- ❖ රාතික පුද්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය සඳහා පුද්තකාල යුවා ලබා ගැනීම.
  - ◆ සූදුසු පුද්තකාල යුවා පිළිබඳ ක්‍රමානුකූල ව තොරතුරු රෝ කිරීම
  - ◆ මූලික විමර්ශන යුවා, පොත්, වාර සහරා, අත්පිටපත්, පුද්කොල පොත්, පුවත්පත්, වාර්තා, සිතියම්, ග්‍රව්‍ය-දායා යුවා, සූක්ෂ්ම රුපණ, රිදායා හා තාක්ෂණ එකතුව සඳහා ප්‍රකාශන, පුද්තකාල හා විජාපන රිදායා ප්‍රකාශන, ඩිස්ක්‍රිප්‍රෙෂන, සංයුත්ත තැබී සහ රිදුවුත් තොරතුරු ආදිය රාතික පුද්තකාල එකතුව සඳහා ලබා ගැනීම.
- ❖ දුර්ලග ප්‍රකාශන ලබා ගැනීම
  - ◆ රාතික පුද්තකාලය සතුව නො මැති ශ්‍රී ලංකාවට අදාළ විශේෂයෙන් ම පැරණි දුර්ලග ප්‍රකාශන හා අත්පිටපත් හඳුනා ගැනීම
  - ◆ අදාළ දුර්ලග යුවා ලබා ගැනීමට කටයුතු කිරීම
  - ◆ විදේශ පුද්තකාලට ඇති සූරියෝෂ ශ්‍රී ලංකික එකතු පිළිබඳ සොයා බැලීම
  - ◆ රාතික පුද්තකාලය සඳහා දුර්ලග ගුන්ප ලබා ගැනීමේ මාර්ගයක් ලෙස විවිධ විද්‍වත්තන් සතුව ඇති හා පැරණි සාපේෂ සංකීර්ණවල පොත් එකතුවලින් පොත්පත් ලබා ගැනීම
  - ◆ අන්තර්ජාල ගැවීජනායෙන් දුර්ලග පොත් හඳුනා ගැනීම
  - ◆ රාතික පුද්තකාලයේ නො මැති පුද්කොල පොත් අත්කර ගැනීම
  - ◆ මූල්‍ය පිටපත ලබාගත නො ගැනී දුර්ලග ප්‍රකාශන සංඛ්‍යා-කක්ෂණ ක්‍රමයට ලබාගැනීමට කටයුතු කිරීම
- ❖ විද්‍වත්තන්ගේ පොදුගලික එකතු ලබා ගැනීම
  - ◆ මේ පිළිබඳ ව මාධ්‍ය මගින් ප්‍රවාරයක් ලබා දීම
  - ◆ පොදුගලික එකතු සහිත හා ප්‍රධානය කිරීමට කැමැති විද්‍වත්තන් හඳුනා ගැනීම
- ❖ වාර සහරා දායකත්ව ලබා ගැනීම
  - ◆ පාධක ඉල්ලුමක් ඇති රීමය ක්ෂේරුයන් අදාළ තොරාගත් අන්තර්ජාතික අනුකූලතිකා, තොරතුරු සංග්‍රහ ලබා ගැනීම
  - ◆ රාතික පුද්තකාල හා විජාපන රිදායා ක්ෂේරුයට අයත් අන්තර්ජාතික අනුකූලතිකා, තොරතුරු සංග්‍රහ ලබාගැනීම
  - ◆ පුද්තකාල හා විජාපන රිදායා ක්ෂේරුයට අයත් අන්තර්ජාතික අනුකූලතිකා, තොරතුරු සංග්‍රහ ලබාගැනීම
- ❖ නීතිමය තැන්පතු පිටපත් ලබා ගැනීම
  - ◆ රාතික පුද්තකාලයට මුළුණකරුවන්ගේ හා ප්‍රකාශකයන්ගේ ආභාපනත යටතේ හිමිවන තැන්පතු ප්‍රකාශන රාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම
  - ◆ නීතිමය තැන්පතු නීතිය සංශෝධනයට අදාළ කටයුතු කිරීම සඳහා රාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය නීත්දේශ ලබාදීමට කටයුතු කිරීම

### ❖ ශ්‍රී ලංකාව පිළිබඳ රිදේශ රටවල පළවන ප්‍රකාශන ලබා ගැනීම

- ◆ අන්තර්ජාලය, ග්‍රන්ථ නාමාවලී, පොදුගලීක විමසීම් ආදිය මගින් ශ්‍රී ලංකාව පිළිබඳ රිදේශ රටවල පළ වන ප්‍රකාශන පිළිබඳ තොරතුරු රෝ කිරීම
- ◆ මෙම ප්‍රකාශන ලබා ගැනීමට කටයුතු කිරීම
- ◆ රිදේශ රටවල ඇති ශ්‍රී ලාංකික සංගම් හැඳුනා ගැනීම හා එවා සමඟ සබඳතා ඇති කර ගැනීම මහින් ශ්‍රී ලාංකාව පිළිබඳ රිදේශ ප්‍රකාශන ලබාගැනීම සඳහා ස්ථියා කිරීම

### ❖ රාජ්‍ය ප්‍රකාශන ව්‍යාපාතිය

- ◆ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලින් පළ කරනු ලබන ප්‍රකාශන ක්‍රමානුකූල ව ලබා ගැනීම
- ◆ පුරුෂ රාජ්‍ය ප්‍රකාශන එකතුවක් ගොඩනැගීම
- ◆ දැනට පවත්නා එකතුවල අඩුපාඩු සොයා බලා එවා සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම

### ❖ පෙන්වාත් උපාධී නිඛන්ධ එකතුව පුරුෂ කිරීම

- ◆ අදාළ උපාධී නිඛන්ධ පිළිබඳ තොරතුරු ගවේෂණය
- ◆ ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවුණු හා ශ්‍රී ලාංකිකයින් විසින් සම්පාදිත ද්‍ර්යකන රීගාරද (Ph.D) ද්‍ර්යකනපති (M.Phil) උපාධී නිඛන්ධ ලබා ගැනීම සහ දැ අවුරුදු ගාස්තුපති උපාධී නිඛන්ධ ලබා ගැනීම
- ◆ පර්යේෂකයන් හා විශ්වරිද්‍යාල රිද්විතුන් සඳහා සම්ම්‍රුණායක් පවත්වා මෙම එකතුව ප්‍රවාරය කිරීමට කටයුතු කිරීම

### ❖ රාජික පුවත්පත්වල සුක්ෂම සේයා පිටතත් ලබා ගැනීම

- ◆ ජාතික පුවත්පත් සුක්ෂම සේයාපත ව්‍යාපාතිය ස්ථියාත්මක කිරීම
- ◆ CD තැරී සවරුපයෙන් ඇති පුවත්පත් ලබා ගැනීම

### ❖ රාජික පුස්තකාලය සඳහා රිදුස්ත්/ දිර්වල් සම්පත් ලබාගැනීම

- ◆ ටියුන් වාර සහරා ලබා ගැනීම
- ◆ රට තුළ සහ රට පිළිබඳ ප්‍රකාශයට පත්වන ඩිර්වල් සම්පත් හැඳුනාගැනීම සහ එම සම්පත් ප්‍රතිශ්‍රාපනය

### ❖ පර්ත්‍යාග

- ◆ අවශ්‍ය ප්‍රවාරණ හා දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම
- ◆ ජාතික පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ග්‍රන්ථ-දායා හා වෙනත් මාධ්‍ය ප්‍රකාශන පර්ත්‍යාග ලෙස ලබා ගැනීම.
- ◆ අදාළ පර්ත්‍යාග පිළිබඳ ප්‍රවාරක පත්‍රිකාවක් සම්පාදනය
- ◆ පර්ත්‍යාග ලබාදුන් විද්‍වතුන් හා එකතු පිළිබඳ පුවත්පත් ලිපි මහින් ප්‍රවාරයක් ලබාදීමට කටයුතු කිරීම

❖ රාත්‍යාන්තර සහ දේශීය හුවමාරු දේවාච

- ◆ රාත්‍යාන්තකාල එකතුව වර්ධනය කිරීම සඳහා දේශීය හා ටිදේශීය පුද්ගලික සම්බන්ධතා පොත් හා අනෙකුත් පුද්ගලික උච්චා හුවමාරු කර ගැනීම
- ◆ හුවමාරු දේවාච සඳහා නව ආයතන/ පුද්ගලික උච්චා ගැනීම
- ◆ රාත්‍යාන්තකාල එකතුවට අවශ්‍ය විෂයයන් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා හුවමාරු දේවාචට සම්බන්ධ ආයතන සමඟ අලුත්න් එකතුවන් ඇති කිරීමට කටයුතු කිරීම

❖ ප්‍රතිග්‍රහණ ප්‍රතිපත්තියක් සකස් කිරීම

- ◆ ටියිලත් ප්‍රතිග්‍රහණ ප්‍රතිපත්තියක් සකස් කිරීම
- ◆ ටියිලත් එකතු සංවර්ධන ප්‍රතිපත්තියක් සකස් කිරීම

❖ රාත්‍යාන්තකාලයේ එකතුවල ඇති අඩුපාඩු හුදානා ගැනීම හා සපුරාලීම

- ◆ රාත්‍යාන්තකාල එකතුවේ අඩුපාඩු හුදානා ගැනීම
- ◆ දැනට හුදානාගෙන ඇති සහ හුදානාගත් ලබන අඩුපාඩු සපුරාලීම

❖ රාත්‍යාන්තකාල එකතුවේ ඇති අනවශ්‍ය පුද්ගලික උච්චා සපුරාලීම

- ◆ රාත්‍යාන්තකාලයට නො ගැලුපෙන පුද්ගලික උච්චා හුදානා ගැනීම
- ◆ රෝවා රාත්‍යාන්තකාලයට ඉවත් කිරීම
- ◆ රාත්‍යාන්තකාල අපගංණ කමිටුවට අදාළ කටයුතු

❖ පරිග්‍රහණ ලැයිස්තු සම්පාදනය, ප්‍රකාශනය කිරීම හා බෙදා ගැරීම

❖ පරිග්‍රහණ ලැයිස්තුව යනු රාත්‍යාන්තකාලයට අලුතෙන් ලබා ගන්නා පුද්ගලික උච්චා තොරතුරු ඇතුළත් ප්‍රකාශනයකි. රාත්‍යාන්තකාලයට අලුත්න් එක් වූ ප්‍රකාශන පිළිබඳ වෙනත් පුද්ගලික දැනුවත් කිරීම මේ මහින් සිදු වේ.

- ◆ සීමිත මුද්‍රිත පිටපත් බෙදා ගැරීම
- ◆ රිදුවුත් තැපැලන් යැවිම 200 - 250 දක්වා පුව්ල් කිරීම

❖ දේශීය හා ටිදේශීය ආයතනික සාමාර්කත්වය

- ◆ පුද්ගලික ස්ථේලුයට සම්බන්ධ දේශීය හා ටිදේශීය ආයතනවල ආයතනික සාමාර්කත්වය පවත්වාගෙන යාම.
- ◆ සාමාර්කත්වය ලබාගත යුතු නව ආයතන සංවිධාන පිළිබඳ ව සොයා බැඳුම

❖ ටියිලත් තොරතුරු කටයුතු සංවිධානය කිරීම

- ◆ වින තොරතුරු කටයුතු ආරම්භ කර ඒ සඳහා වන පරිග්‍රහණ කුම පුව්ල් කිරීම

- ◆ ඉල්ලීම් සහිත ගළනාගන් වෙනත් රටවල තොරතුරු කටුව් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම
- ◆ එසඳා අවශ්‍ය මූල්‍ය හා උපකරණ පහසුකම් ලබා ගැනීමට කටයුතු කිරීම

#### ❖ වෙනත්

- ◆ දේශීය ප්‍රකාශන ආයතන සහ පොත්හල් එළිඛද දීන්ත පදනමක් පවත්වාගෙන යාම
- ◆ ප්‍රධාන පුස්තකාලවල ප්‍රතිග්‍රහණ අංශ සමඟ සම්පාදනය පවත්වාගෙන යාම
- ◆ ජාතික පුස්තකාල එකතුව වර්ධනයට අදාළ වෙනත් කටයුතු
- ◆ Alice for windows මෘදුකාංගය මගින් පර්ගුහණ කටයුතු කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ක්‍රමවත් පුහුණුවක් ලබාදීම
- ◆ ජාතික පුස්තකාල සතිය සැමරීම

පාදීක දේවා අංශය  
(Reader Services Division)

## පාදක සේවා අංශය

### කාර්යගාරය

රාත්‍රික පුද්තකාලයේ සම්පූර්ණ විට මට්ටමේ පර්යේෂකයන්ට/ පාදකයින්ට උපරිම සේවා සැපයීම. ආයතනයේ සම්පූර්ණ පිළිබඳ පර්යේෂකයන් සහ වෙනත් පාදකයන් දැනුවත් කිරීම හා ප්‍රවාරක කටයුතු, රීටිඨ තොරතුරු සම්පූර්ණ හා සේවාවන් හා රීතිතය සඳහා පාදකයන් වෙත පෙනුකම් සැපයීම, රාත්‍රික පුද්තකාලයට ගැලපෙන නීතින පිම්පරිශක හා තොරතුරු සැපයීමේ සේවාවක් පටත්වාගෙන යාම මූලික කාර්යගාරය වේ. රට අමතර ව තොරතුරු සේවා හා වෙනත් පාදක සේවා රීදිමන් පරිදි පටත්වාගෙන යාම, අන්තර් පුද්තකාල පිරිල්ල සේවා, තොරතුරු ප්‍රවාරණය හා පාදක සේවාවල දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම, පුද්තකාල එකතු සංඝ්‍යානය කිරීම, එවායේ පරිග්‍රහ හා ආරක්ෂාව පිළිබඳ පිළිබඳ රීයෙන් අවධානය යොමු කිරීම මූලික වේ.

### කාර්ය මණ්ඩලය

සභාකාර අධ්‍යක්ෂ (පාදක සේවා)	01
පුද්තකාල හා ප්‍රලේඛන නිලධාරී (පාදක සේවා)	04
තොරතුරු යහායක	10
පුද්තකාල යහායක	07
කාර්යාල යහායක	06
<b>එකතුව</b>	<b>28</b>

### මුදල ප්‍රතිඵලන

	අද්‍යතමීන්තු	කළ මුදල
1711 පාදක සේවා හා ප්‍රවාරක කටයුතු	රු. 100,000.00	
1712 පුද්තකාල සේවා කටයුතු	රු. 75,000.00	
1713 රීටිඨ ප්‍රකාශන හා ලිපි ද්‍රව්‍ය සඳහා රීයදම්	රු. 50 000.00	
<b>එකතුව</b>	<b>රු. 225 000.00</b>	

## කාර්යයන්

### ❖ රාතික පුද්ගලික ප්‍රතිචාලනය එහි සම්පූර්ණ හා සේවා පිළිබඳ රීතිතාව සහ ආයතන, රීටිඨ සංඝිතාන දැනුවත් කිරීමේ වැඩිසටහනක් හ්‍රියාත්මක කිරීම

- ◆ රාතික පුද්ගලික ප්‍රතිචාලනය සම්පූර්ණ හා සේවා පිළිබඳ පාසල් සිසුන්ගේ රීඛ නිර්දේශයට ඇතුළත් කිරීම. (දෙනුවමත් 7 වන ශේෂීයේ රීතිතා නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය රීඛ යටතේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් කොට ඇත)
- ◆ විශ්වරිද්‍යාල අධ්‍යාපන කාර්ය මණ්ඩල, පර්යේෂකයන් හා හිමායයින් දැනුවත් කිරීමේ සම්මත්ත්වා පැවැත්‍රීම
- ◆ විද්‍යාලිධ හිමායයන් හා අධ්‍යාපන කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ සම්මත්ත්වා
- ◆ පර්යේෂණ ආයතනවලට සම්බන්ධ පර්යේෂකයන් දැනුවත් කිරීමේ වැඩිසටහන්
- ◆ වෙනත් රාජ්‍ය හා පොදුගැලීක ආයතන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම
- ◆ පුවත්පත් ලිපි, දැනුවත්, මාධ්‍ය සාකච්ඡා ආදිය මගින් රීතිතාව දැනුවත් කිරීම
- ◆ රාතික පුද්ගලික පිළිබඳ රීටිඨ පෝසටර් හා අත්පරිකා මුද්‍රණය කිරීම

### ❖ රාතික පුද්ගලික ප්‍රදර්ශනාගාරය

- ◆ රාතික පුද්ගලික ප්‍රදර්ශනාගාරය නැරඹීමට පැමිණෙන පිරිස් වෙත රීටිඨ තොරතුරු මාධ්‍ය හා පොත්පත් ප්‍රදර්ශනය කිරීම.
- ◆ මණ්ඩලයේ රීටිඨ සිදුරිම් සම්බන්ධයෙන් ඇති රාජා රැඟ ප්‍රදර්ශනය කිරීම

### ❖ විමර්ශන සේවා

- ◆ රාතික පුද්ගලික එකතුව මගින් පර්යේෂකයන් සහ පාධකයන් සඳහා උග්‍රස් මට්ටමේ නැඹුන විමර්ශන සේවාවක් සැපයීම
- ◆ පාධකයින් සඳහා පහසුකම් හා සේවා වර්ධනය කිරීම
- ◆ අන්තර්ජාල (Internet) සේවා සහ බහු මාධ්‍ය (Multi-Media) සේවා වැඩි දියුණු කිරීම
- ◆ අන්තර්ජාල හා බහු මාධ්‍ය සේවාවන් පිළිබඳ පාධක අධ්‍යාපන සේවා පුරුෂ කිරීම

### ❖ ග්‍රැව්‍ය දායා මාධ්‍ය රේකකයක් (Audio Visuals) ආරම්භ කිරීම

- ◆ රාතික පුද්ගලික එකතුව සතු සියලු ම ග්‍රැව්‍ය දායා මාධ්‍ය රේකකයක් නොමැති පුද්ගලික පර්යේෂණය සඳහා සට්‍රියින රේකකයක් ආරම්භ කිරීම හා සේවා පුරුෂ කිරීම

### ❖ රිණෝග තොරතුරු/ විදාහ්‍ය සේවා

- ◆ පවර්තන සාවධාන (Current Awareness) සේවාව
- ◆ විද්‍යුත් තැපෑල (E-mail), තොරතුරු සේවා, පට්‍රුන පිටු සේවා, නාමාවලි සැකකීම වැනි මාර්ග මගින් පාධකයන්ට ක්ෂේත්‍රීක ව තොරතුරු සැපයීම
- ◆ යොමුගත (Referel) සේවය
- ◆ රාතික රේකකයක් සුවිය සහ වෙනත් මාර්ගවලින් රාතික පුද්ගලික ප්‍රතිචාලනය නොමැති පුද්ගලික ග්‍රැව්‍ය තැන්පත් පිළිබඳ තොරතුරු ලබා දී, අදාළ පාධකයන් වෙනත් පුද්ගලික හා තොරතුරු මධ්‍යස්ථාන වෙත යොමු කිරීම
- ◆ ක්ෂේත්‍රීක තොරතුරු සේවා

- ◆ විවිධ ආයතන හා පුද්ගල මට්ටම් කරනු ලබන තොරතුරු විමසීම සඳහා කධිනම් අවශ්‍ය තොරතුරු සැපයීම
- ◆ විමසීම සේවා
- ◆ රාතික පුද්තකාල එකතුව, අන්තර්ජාලය නෝ වෙනත් පුද්තකාල ඇසුරෙන් පාඨකයන්ගේ විවිධ විමසීම්වලට තොරතුරු සැපයීම. දේශීය හා විදේශීය ලිපි, දුරකථන හා පැමිණ කරනු ලබන විමසීම් ඇතුළු විවිධ ආකාරයේ විමසීම් මෙයට ඇතුළත් වේ.
- ◆ වර්ණීය තොරතුරු සේවාවක (SDI) පවත්වාගෙන යාම
- ◆ විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය උපයෝගිකර ගනීම් පර්යේෂකයන් සඳහා තොරතුරු ලබාදීම.

### ❖ තොරතුරු පත් ඇතිරිම (Information Repackaging)

- ◆ අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා රාතික පුද්තකාල එකතුවේ ඇති සම්පත් තුරිත කරම් යුතුවෙන් තොරතුරු සැකසීම හා පවත්නා තොරතුරු කටවල යාවත්කාලීන කිරීම.

### ❖ අනුතුමණිකාකරණය

- ◆ රාතික පුද්තකාලය සතුව ඇති කාලීන වාර සහරාවල ලිපි, විෂය අනුව පර්ගණකගත තොට අනුතුමණිකා සකස් කිරීම.

### ❖ අන්තර් පුද්තකාල පිරුව් සේවා

- ◆ මෙම ව්‍යාපාරිය යටතේ රාතික පුද්තකාලය සමඟ අන්තර් පුද්තකාල පිරුව් සේවය හිටිපුම්ගත ව ඇති වෙනත් පුද්තකාල සමඟ පිරුව් සේවා පවත්වාගෙන යාම
- ◆ රාතික මට්ටමේ අන්තර් පුද්තකාල පිරුව් සේවා සඳහා සහාය වීම

### ❖ ඩීර්වල්/ රායා පිටපත් සේවාව

- ◆ රාතික පුද්තකාල පාඨකයන් සඳහා ඩීර්වල්/රායා පිටපත් සේවාව පවත්වාගෙන යාම
- ◆ තැන්පතු ප්‍රකාශන පිටපත් කර දීමේ විශේෂ සේවාව

### ❖ පුද්තකාල එකතුව ප්‍රතිඵලිඛිතය කිරීම

- ◆ සාහිත්‍යධිරයන්ගේ රායාරූප එකතුවක් ගොඩනැගීම
- ◆ රාතික එකතුව ගැනීම්ත් කිරීම සඳහා නීත්‍යානුකූල තැන්පතු එකතුවෙන් පොත් සහ වාර සගරා රාතික එකතුවට ලබා ගැනීමට කටයුතු කිරීම
- ◆ ප්‍රාග්ධන උග්‍රාධී නීත්‍යානුකූල එකතුව පුද්තකාල පොත් එකතුව ප්‍රතිඵලිඛිතය කිරීම හා විෂයයන් අනුව වර්ගකර දැක්වීම
- ◆ පුනෙක්සේව් එකතුව, තේල් එකතුව සහ ලමා පොත් එකතුව ප්‍රතිඵලිඛිතය පාඨක තුමය යටතේ පාඨක පර්ගණය සඳහා පහසුකම් සැලයීම

### ❖ රාතික පුද්තකාලයේ මිතුරෝ (Friends of the National Library) සංඝිතය කටයුතු සම්බන්ධිකරණය

- ◆ සංඝිතය කටයුතු සම්බන්ධිකරණය
- ◆ තොරාගත් ව්‍යාපාරි ක්‍රියාත්මක කිරීමට සහාය වීම
- ◆ රාතික පුද්තකාලයේ සංවර්ධන කටයුතු සඳහා විවිධ අනුග්‍රහයන් ලබා ගැනීමට කටයුතු කිරීම

- ❖ පැරණි රාජාරුප එකතුවක් ඇතුළත් දත්ත පදනමක් ගොඩනගැනීම
  - ◆ ශ්‍රී ලංකාවේ මේනිහායික වැදගත්කමකින් යුතු ගොඩනගැනීම්, විශේෂ ස්ථාන පිළිබඳ ව පැරණි රාජාරුප සොයාගත තැකි පරිදි දත්ත ඇතුළත් කිරීම යහ යාචන්කාලීන කිරීම
- ❖ පුද්තකාල ඉටුවයන්හි පරිග්‍රහාව, සංරක්ෂණය සහ ආරක්ෂාව පිළිබඳ කටයුතු (සංරක්ෂණ අංශය හා එකාබද්ධ ව)
  - ◆ සංරක්ෂණ අංශයේ උපදෙස් හා සහයෝගය ඇතිව එකතුව මැනවීන් පටන්වාගෙන යාම. මිට අමතර ව වායු සමනය හා ආර්ග්‍රාහ පාලනය කිරීම, පුද්තකාල ඉටුවවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිර්න්තර අධික්ෂණය සහ ආරක්ෂාව පියවර ගැනීම.
- ❖ රාතික පුද්තකාලය නැරඹීමේ වාරිකා සංරිධානය කිරීම
  - ◆ රාතික පුද්තකාලය පිළිබඳ දැනුවත් කිරීම හා නැරඹීමේ වාරිකා සංරිධානය. මෙයට රාතික පුද්තකාලය හඳුනවා දීමේ දේශනයක් ද, පුදර්ශනාගාර නැරඹීම ද, බහු මාධ්‍ය වැඩසටහන් ද (Multi Media) සහ විධියේ දර්ශනයන් ද, පුද්තකාලයේ තෝරාගත අංශ නැරඹීම ද ඇතුළත් වේ. මෙය බොහෝ දුරට පාසල් සිසුන්, ගුරුගතවතුන්, උසස් අධ්‍යාපන ආයතනවල ශ්‍රීලංකා සහ පර්යේෂකයන් සඳහා පැවැත් වේ.
- ❖ රිරිඛ එකතු ගොඩ නැගීම
  - ◆ ලමා පොතවලින් යමන්වීන ලමා අංශයක් ස්ථාපිත කිරීම
  - ◆ යුනෙස්කොෂ පොත් එකතුව තුළ පටන්නා පොත්පත් සියල්ල ම දැනුම අනුව වර්ග කොට විවාහ රාක්ක තුමය යටතේ දෙවන මගලේ ස්ථාපිත කිරීම
- ❖ වෙනත්
  - ◆ පායික සේවා අංශයේ කටයුතු ද පුරුෂ කිරීමට අදාළ වෙනත් කටයුතු සම්පාදනය කිරීම
  - ◆ පායික සේවා අංශයේ අලංකාරය වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම
  - ◆ ජාතික පුද්තකාල සතිය සැමරීම

**තොරතුරු තාක්ෂණ අංශය  
(Information Technology Division)**

## තොරතුරු තාක්ෂණ අංශය

### කාර්යගාරය

ජාතික පුද්තකාල හා ප්‍රෙලුබන මධ්‍යස්ථානයේ සහ ජාතික පුද්තකාල හා ප්‍රෙලුබන යෝංවා මණ්ඩලයේ පරීගණක ජාලය සහ වෙළි අධිරිය පටිත්වාගෙන යාම, ආයතනයේ රීරිඛ අංශවල කටයුතු සඳහා නව තාක්ෂණ තාරිතය ගැලුණුම් කිරීම, යොදා ගැනීම, අදාළ කටයුතු අධික්ෂණය හා උපදෙස් දීම, මධ්‍යම පරීගණක එකකය පටිත්වාගෙන යාම, ආයතනයේ අවශ්‍යතා අනුව පරීගණක වැඩසටහන් නිෂ්පාදනය, මාද්‍යකාංග ලබා ගැනීම, පරීගණක කටයුතු පිළිබඳ වෙනත් පුද්තකාලවිලට උපදෙස් යැපයීම හා පරීගණක පුහුණු පාදමාලා සංවිධානය, ජාතික පුද්තකාලයේ ඩීර්ඝල් එකතුව සංවර්ධනය ඇතුළු අදාළ කටයුතු... .

### කාර්ය මණ්ඩලය

ජාල කළමනාකරණ	01
පද්ධති විශ්ලේෂණ	01
තොරතුරු තාක්ෂණ සභකාර	01
කළමනාකරණ සභකාර (පරිගණක)	05
කාර්යාල සභායක	01
<hr/>	
එකතුව	09
<hr/>	

### මුදල පත්‍රපාදන

	අද්‍යතමේන්තු කළ මුදල
1761 තොරතුරු තාක්ෂණ කටයුතු	රු. 150,000.00
1762 අන්තර්ජාල යෝංවා රීයදම්	<hr/> රු. 400,000.00
එකතුව	රු. 550,000.00
	<hr/>

## කාර්යයන්

- ❖ ආයතනයේ පරිගණක තාක්ෂණ කටයුතු අධික්ෂණය හා සම්බන්ධීකරණය කිරීම
  - ◆ ආයතනයේ සියලු ම අංශවල තොරතුරු තාක්ෂණ කටයුතුවලට සහාය වීම
  - ◆ පරිගණක දූධාංග (hardware) හා මැදුකාංග (software) සම්බන්ධ තාක්ෂණීක උපදෙස් ලබා දීම
  - ◆ අයාන්තර්ක පරිගණක ජාලය (LAN) පවත්වාගෙන යාම සහ එකී පරිපාලන කටයුතු
  - ◆ අයාන්තර පරිගණක ජාලයට සම්බන්ධ කර ඇති පුස්තකාල මැදුකාංගවල වේෂ පිටපත (tape backups) ලබා ගැනීම
  - ◆ පරිගණක කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවල බාහිර තාක්ෂණීක සහාය ලබා ගැනීම ..
  - ◆ අයාන්තර්ක පරිගණක ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම, ගුණාත්මක හාවය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම
- ❖ රාතික පුස්තකාලය සඳහා නිර්මාණය කරන ලද වෙබ් සේවා පරිගණකය (web server) හා මේල් සේවා පරිගණකය (mail server) ආයතනයේ අවශ්‍යතාවන්ට අනුව පවත්වාගෙන යාම
  - ◆ මණ්ඩලයේ වෙබ් සේවා හා මේල් සේවා පරිගණක නඩු කිරීම සහ පවත්වාගෙන යාම
  - ◆ රාතික පුස්තකාලයේ අන්තර්ජාල සම්බන්ධතාව පිළිබඳ ව ශ්‍රී ලංකා වෙළිකොම් ආයතනය සමඟ සම්බන්ධීකරණය, අදාළ නඩු කිරීම හා දාර්තාව පුරුළු කිරීම
  - ◆ මණ්ඩලයේ රීතිය අංශවලට ලබා දී ඇති අන්තර්ජාල සේවා සහ රිදුව් තැපැල් සේවා සම්බන්ධීකරණය
  - ◆ අන්තර්ජාලය ගෙවීමෙන් සඳහා පායික සේවා අංශයට සහ මණ්ඩලයිය නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණීක උපදෙස් හා සහය ලබාදීම
- ❖ පරිගණක වැඩසටහන් සම්පාදනය කිරීම
  - ◆ තොරතුරු තාක්ෂණ අංශය මගින් 2010 වසරේ දී සකස් කරන ලද Pothgula ILS පුස්තකාල මැදුකාංගය සිංහල හාංචි සහ දෙමළ හාංචි සකස් කිරීම (ජනරාර සිට පුත්)
  - ◆ ආයතනයේ අවශ්‍යතා අනුව පරිගණක වැඩසටහන් සම්පාදනය
  - ◆ පරිගණක මැදුකාංග සැකකිමේ කටයුතු සහ රාතික පුස්තකාලයේ ඇති නාමාවලි සංස්ක්ත තැබී ලෙස නිකුත් කිරීමට අදාළ තාක්ෂණීක කටයුතු
- ❖ රාතික පුස්තකාල නිවහන පිටුව (National Library Web Page)
  - ◆ මණ්ඩලයේ නිවහන පිටුව කාලීන ව නීතිකරණය කිරීම
  - ◆ නිරතුරුව තොරතුරු ඇතුළත් කරමින් නිවහන පිටුව යාවත්කාලීන කිරීම
  - ◆ රාතික පුස්තකාලයේ අදාළ දත්ත පදනම් නිවහන පිටුවේ පවත්වාගෙන යාම
  - ◆ රාතික පුස්තකාලයේ ඇති සම්පාදනය හරකා පර්ශ්වනය කළ තැකි ආකාරයට සකස් කිරීම
  - ◆ වෙනත් අංශවලින් සිදු කරනු ලබන ව්‍යාපාතිවලට අදාළ වෙබ් පිටු නිර්මාණය කිරීම

### ❖ Alice for Windows මාදුකාංග පද්ධතිය

- ◆ මාදුකාංග පද්ධතියේ ගුණාත්මක ගාවය වැඩිදියුණු කිරීම
- ◆ රාතික පුස්තකාල අවශ්‍යතාවන් අනුව AFW සංස්කරණ කටයුතු නා ව්‍යාප්ත කිරීමේ කටයුතු නා ඉන්දියාවේ Softlink ආයතනය සමඟ සම්බන්ධිකරණය
- ◆ රාතික පුස්තකාලයේ මාර්ගගත සූචීය යාවත්කාලීන කිරීම

### ❖ වෙනත්

- ◆ පර්ගණක භාරිතය නා තොරතුරු නා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මණ්ඩලයේ නිලධාරීන් සහ පුස්තකාල ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් ආයතනවල නිලධාරීන් පුහුණු කිරීම
- ◆ වෙනත් පුස්තකාලවල ස්වයංක්‍රීයකරණය කටයුතු සඳහා අවශ්‍ය උපදේශක යෝච්‍යා ලබාදීම ..
- ◆ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාතික ආයතන නා සංවිධාන සමඟ සම්පා ව කටයුතු කිරීම, ක්ෂේත්‍රයේ රාතික නා අන්තර්ජාලික ප්‍රවිණා තුළුනා ගැනීම නා ක්‍රියාත්මක කිරීම සහ බාහිර ආයතනවල අනුග්‍රහය ලබාගැනීම තුළින් අංශයේ කටයුතු ව්‍යුහ කිරීම
- ◆ රාතික පුස්තකාල සතිය සැමරීම

**ගත්ත් ටිජුපන පාලන අංශය  
(Bibliographic Control Division)**

## ග්‍රන්ථ රිඥාපන පාලන අංශය

### කාර්යතාරය

රාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ රාතික ග්‍රන්ථ රිඥාපන සේවා ගැලපුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම, මෙම ක්ෂේත්‍රයේ නව ප්‍රටණතා ගුණා ගැනීම, ශ්‍රී ලංකා රාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය කිරීම, පුස්තකාලීන ශ්‍රී ලංකා රාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය, රාතික ග්‍රන්ථ නාමාවලිය පිළිබඳ ප්‍රවාරක කටයුතු දිය කිරීම, ටටුල ග්‍රන්ථ රිඥාපන සේවා පිළිබඳ තොරතුරු රැස් කිරීම, අධික්ෂණය සහ සම්බන්ධිකරණය, රාතික සාධිකාරී ලේඛන සම්පාදනය හා ප්‍රකාශනය, ශ්‍රී ලංකා වාර සහරා ලිපි අනුක්‍රමණිකාව සම්පාදනය ඇතුළු රාතික ග්‍රන්ථ රිඥාපන පාලනයට අදාළ වෙනත් කටයුතු, රාතික පුස්තකාලයට ලැබෙන පුස්තකාල ද්‍රව්‍ය සූචිත කිරීම, රාතික පුස්තකාල සූචිය පටිත්වාගෙන යාම හා පර්ගත්‍යකාගත කිරීම සහ ප්‍රකාශනගත සූචිකරණ දත්ත (CIP) ලබාදීම. සහ රාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ ප්‍රධාන ප්‍රලේඛන ව්‍යාපෘති වැඩිදියුණු කොට පටිත්වාගෙන යාම, රාතික එකාබද්ධ සූචිය සම්පාදනය හා නීතිකරණය, දේශීය පුස්තකාල රාල ඇතුළු රාතික මට්ටමේ ප්‍රලේඛන සේවා සම්බන්ධිකරණය, ප්‍රලේඛන සේවා සඳහා ප්‍රමිත ගුණ්‍යවාදීම, රාතික මට්ටමේ ප්‍රලේඛන කටයුතු අධික්ෂණය කිරීම, අදාළ ව්‍යාපෘති පිළිබඳ රාතික හා අන්තර්ජාතික මට්ටමීන් ප්‍රවාරයක් ලබාදීම, Natnet Lanka ප්‍රකාශනය පළ කිරීම ඇතුළු කටයුතු දිය කිරීම

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂ (ග්‍රන්ථ රිඥාපන පාලන)	01
පුස්තකාල හා ප්‍රලේඛන නිලධාරී	
(ග්‍රන්ථ රිඥාපන පාලන)	03
පුස්තකාල සංවර්ධන සහකාර	02
තොරතුරු සහකාර	11
කළමනාකරණ සහකාර	07
පුස්තකාල සහයක	01
කාර්යාල සහයක	01
<hr/>	
එකතුව	26

## මූදල් පතිචාදන

### අදේශමෙන්තු කළ මූදල

1721 රාතික ගුන්ර නාමාවලිය	රු. 600,000.00
1722 පුර්වකාලීන රාතික ගුන්ර නාමාවලිය	රු. 55,000.00
1724 එශේෂ ගුන්ර නාමාවලි	රු. 50,000.00
1731 සුරිකරණ කටයුතු	රු. 25,000.00
1741 සමාජ විද්‍යා ප්‍රෙලේඛන කටයුතු	රු. 75,000.00
1742 රාතික ඒකාබද්ධ සුවිය හා තිරෝධීකාව මධ්‍යස්ථානය	රු. 30,000.00
1743 ශ්‍රී ලංකා පුටත්තත් ලිපි අනුතුමණිකාව සම්පාදනය කිරීම	රු. 50,000.00
1747 වෙනත් ප්‍රෙලේඛන කටයුතු	රු. 50,000.00
 <b>එකතුව</b>	 <b>රු. 935,000.00</b>

### කාර්යයන්

#### ❖ ශ්‍රී ලංකා රාතික ගුන්ර නාමාවලිය (ප්‍රවර්තන) සම්පාදනය කිරීම

ශ්‍රී ලංකා රාතික ගුන්ර නාමාවලිය සම්පාදනය යාදා ප්‍රධාන වශයෙන් පාදක කරගනු ලබන්නේ මුද්‍රණකරුවන්ගේ ආභා පහත යටතේ ලැබෙන නීතිමය තැන්පතු පිටපත් ය. (Legal Deposit Copy). මෙයට අමතර ව රාතික පුද්ගලික ප්‍රකාශන සහ පිටපත් වල ප්‍රතිඵල කළාපය ද ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත නවතම කාති (Forthcoming Publications) පිළිබඳවත්, ගුන්ර විද්‍යාත්මක තොරතුරු, ශ්‍රී ලංකා රාතික ගුන්ර නාමාවලියේ අන්තර්ගත වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ රට තුළ පළවන ප්‍රකාශන, ශ්‍රී ලංකාව පිළිබඳ ව රිදේශයන්හි පළවන කාති සහ රිදේශයන්හි සිරින ශ්‍රී ලාංකිකයන් ටියින් රවනා කරනු ලබන ප්‍රකාශනවල ගුන්ර විද්‍යාත්මක තොරතුරු ශ්‍රී ලංකා රාතික ගුන්ර නාමාවලියට ඇතුළත් කරනු ලබන තෙයින් මෙය රාතියේ මතකය අන්තර්ගත වන රුපයේ නිල ප්‍රකාශනය ලෙස හැදින්වේ ගැකි ය.

- ♦ මෙහි ගුන්ර විද්‍යාත්මක තොරතුරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වශයෙන් වෙන වෙන ම අන්තර් ගෙ කරනු ලබන අතර, ඩීරි දශම වර්ගීකරණයේ 22 වන සංජ්‍යකරණයේ රිෂයයන් තා වර්ග අංක අනුව පෙන ගයෙනු ලබයි. මෙම යැම කොටසක් ම රිෂයය අංශය, කර්තා නාම, ගුන්ර නාම හා ගුන්ර මාලා අනුතුමණිකාව සහ රිෂයය අනුතුමණිකාවකින් සමන්විත වේ.

### ❖ ශ්‍රී ලංකා රාජික ගුනර් නාමාවලිය (සමුව්වීත වෙළුම) සම්බාධනය කිරීම

- ♦ ශ්‍රී ලංකා රාජික ගුනර් නාමාවලියේ 2010 කළාප 12 ඇතුළත් කර සමුව්වීත වෙළුම සම්බාධනය කිරීමට අපේක්ෂිත ය.

### ❖ ශ්‍රී ලංකා රාජික ගුනර් නාමාවලිය (පුරුවකාලීන) සම්බාධනය කිරීම

- ♦ ශ්‍රී ලංකාවේ මුළුණ කර්මාන්තය 1737 වසරේ ආරම්භ වූ අතර එතැන් සිට ශ්‍රී ලංකා රාජික ගුනර් නාමාවලිය සම්බාධනය ආරම්භ කරන ලදී. 1962 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වූ ප්‍රකාශන පිළිබඳ තොරතුරු ඇතුළත් කරනු ලබන්නේ පුරුව කාලීන ශ්‍රී ලංකා රාජික ගුනර් නාමාවලිය වන අතර එහි යැකැස්ම ශ්‍රී ලංකා ගුනර් නාමාවලියට (ප්‍රවර්තන) සමාන වේ. මේ වන රිට 1737 වසරේ සිට 1940 (සිංහල/ඉංග්‍රීසි) කාල පරාසයන්ට අදාළ ශ්‍රී ලංකා රාජික ගුනර් නාමාවලි (පුරුව කාලීන) ප්‍රකාශයට පත් කර ඇත. 2011 වසර තුළ දී 1941-1950 දක්වා (සිංහල/ඉංග්‍රීසි) තොරතුරු එක්සිජ කිරීමට අපේක්ෂිත ය. 1901 - 1940 දක්වා දෙමළ කොටස ප්‍රකාශයට පත් කිරීමටත්, 1941- 1961 දෙමළ කොටස යදානා තොරතුරු එක්සිජ කිරීමටත් අපේක්ෂිත ය.

### ශ්‍රී ලංකා වාර සහරා ලිපි අනුතුමණිකාව සම්බාධනය කිරීම

- ♦ ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත්වන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වාර සහරා ලිපි මෙන් ම ශ්‍රී ලංකාව පිළිබඳ රිදේශීය වාර සහරාවල ඇතුළත් ලිපි සහ රිදේශීයන්හි සිරින ශ්‍රී ලංකිකයින් රියින් රවනා කර ඇති ලිපි අන්තර්ගත තෙළමායික ප්‍රකාශනයකි. අදාළ වාර සහරා ලිපි, ඩීඩී දැය වර්ගිකරණයේ විෂයයන් හා වර්ග අංක අනුව අකාරාදී ව පෙළගස්වා ඇත. මෙහි විෂයය අංශයට අමතර ව පාදකයන්ගේ පහසුව යදානා කරනා නාම, වාර සහරා ලිපි නාම සහ රිෂය අනුතුමණිකාවන්ගෙන් සමන්විත වේ. 2010 ඔක්තෝබර් - දෙසැම්බර් කළාපයේ සිට 2011 ජූලි - යැපෝතුම්බර් දක්වා කළාප 4ක මෙම වසර තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

### ❖ ගුනර් නාමාවලිය මාර්ගගත කිරීම (On line)

- ♦ මුද්‍රිත මාධ්‍යයට අමතර ව ශ්‍රී ලංකා රාජික ගුනර් නාමාවලියේ (ප්‍රවර්තන) 2009 වසරේ කළාප 12 ඇතුළත් කර (PDF ස්වරුපයෙන්) සමුව්වීත වෙළුම මාර්ගගත ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ය.

### ❖ ප්‍රකාශන අලෙරිය වැඩිදියුණු කිරීම

- ♦ රඳාත් පාලන ආයතන, උසස් අධ්‍යාපන ආයතන, පර්යේෂණ ආයතන, දෙපාර්තමේන්තු, යෘධිතා, ප්‍රධාන පාසල්, වාත්තීය ම ය සංචාරක සහ රාජ්‍ය තො වන සංචාරකවල ප්‍රධානීන් වෙත ප්‍රකාශන තද්‍රිත්වා දීම සහ එය ලබා ගැනීම වැදුගත් කම පැහැදිලි කෙරෙන ලිපි යැරීම මගින් අලෙරිය හා බෙදාහැරීම, ප්‍රථාම කිරීම මේ වසරේ දී තවදුරටත් සිදු කෙරේ. තව ද ප්‍රකාශන පිළිබඳ ප්‍රවත්තර් දැන්වීම්, ප්‍රවාරක ප්‍රතිකා, අන්තර්ජාලය මගින් සිදු කෙරෙන ප්‍රවාරක කටයුතු, සම්මන්ත්‍රණ, වැඩමුත් ආදිය මගින් අලෙරිය වැඩිදියුණු කිරීමට අපේක්ෂිත ය.
- ♦ රට අමතර ව ලංකාවේ ප්‍රධාන පෙළේ පොත් අලෙරිගල් හිමිකරුවන් මුණාගැසී ප්‍රකාශන අලෙරියෙන් පසු මූදල් ලබා ගැනීමේ පදනම මත ප්‍රකාශන අලෙරි කිරීමට අදහස් කෙරේ.

### ❖ සාධිකාරී ලේඛන (Authority Lists) සම්පාදනය

- ◆ ග්‍රන්ථ නාම සාධිකාරී ලේඛනය ප්‍රථම කොටස (අනුරාධපුර- කෝට්ටෙ) යුතුවා ප්‍රකාශයට පත් කර ඇත. මෙහි දෙවන අදියර ලෙස මෙම වර්ෂයේ දී (1505 - 2000) තොරතුරු එක්ස්ස කිරීම හා සම්පාදනය කිරීමට නියමිත ය.
- ◆ පෙළුහාමිත ආයතන නාම කිරීම (Corporate Bodies) සාධිකාරී ලේඛනය සඳහා තොරතුරු එක්ස්ස කර සම්පාදන කටයුතු කිරීමට අදහස් කෙරේ.

### ❖ රාතික පුද්තකාල ද්‍රව්‍ය පූර්විත කිරීම හා රාතික පුද්තකාල පූර්විය පරිගණකගත කිරීම

- ◆ රාතික පුද්තකාලයට ප්‍රතිග්‍රහණය කරනු ලබන මුද්‍රිත, අව්‍ය-දායා හා රිදුවුත් යනාදී විවිධ වර්ගයේ පුද්තකාල ද්‍රව්‍යයන්හි ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු පාඨකයින්ට තම අවශ්‍යතාවන්ට අනුව පහසුවෙන් හා කාචිනමින් ගැවීමෙන් හැකිවන ආකාරයට අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුකූල ව පරිගණක පූර්විය සකස් කෙරේ. ඩීරි දැනුම වර්ගිකරණය 22 සංස්කරණය (DDC 22) අනුව වර්ග අංක යෙදීමෙන්, කොෂ්‍රයේ පුද්තකාල ටීම්ස කිරීම (Congress Subject Headings) යෙදීමෙන් සිදු කෙරේ. 2000 වසර අවසාන ගාගයේ සිට රාතික පුද්තකාලයේ පරිගණක පූර්විය Alice for Windows නම් මාදුකාංගය මගින් සම්පාදනය කරනු ලැබේ.
- ◆ රාතික පුද්තකාල පූර්විය එහි වෙළි දැඩි ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ශේධීන් මේ මගින් වධාත් කාර්යක්ෂම හා එලදායී පාඨක හා තොරතුරු දේවාවක ලබාදීම අපේක්ෂා කෙරේ.

### ❖ ප්‍රකාශනගත පූර්විකරණ ද්‍ර්ය (CIP) දැරයීම

- ◆ මෙම ව්‍යාපාතියේ අරමුණ වන්නේ කිසියම් ප්‍රකාශනයකට අදාළ පූර්විකරණ ද්‍ර්ය (CIP) එම කාතියේ ම මුදුණාය කිරීම සඳහා පහසුකම් සලසාදීම වේ. දේශීය පුද්තකාලවල පූර්විකරණය මෙන් ම වර්ගිකරණයේද සමරුපිත බවක් ඇති කිරීමට මෙම ව්‍යාපාතිය මගින් සිදු වේ.

### ❖ රාතික මට්ටමේ නාමාවලී, අනුතුමණිකා සහ තොරතුරු යාග්‍රහ සම්පාදනය කිරීම

- ◆ රජයේ ප්‍රකාශන නාමාවලිය 2010 ප්‍රකාශයට පත් කිරීම
- ◆ රජයේ ප්‍රකාශන නාමාවලිය 2011 සඳහා තොරතුරු රෝස්කිරීම
- ◆ ශ්‍රී ලංකා යමුව අනුතුමණිකාව 2011 සම්පාදනය හා මාර්ගගත පහසුකම් සැපයීම
- ◆ ශ්‍රී ලංකා පෘත්‍ර උග්‍රයේ නිබන්ධන අනුකූලණිකාව 2007 - 2010 පළමු වෙළුම සම්පාදනය හා මාර්ගගත ගැවීමෙන් පහසුකම් සැලකීම
- ◆ පර්යේෂණ වාර්තා පිළිබඳ ද්‍ර්ය පදනම 2005-2009 දෙවන වෙළුම සම්පාදනය කිරීම
- ◆ රිදෙක දුත මණ්ඩල හා රාජ්‍ය නො වන සංඝ්‍යාන පුද්තකාල පිළිබඳ තොරතුරු යාග්‍රහයක් සම්පාදනය කිරීම

### ❖ විශේෂ ග්‍රන්ථ නාමාවලී සම්පාදනය

- ◆ ශ්‍රී ලංකාවේ පුද්තකාල වාත්තිකයින් පිළිබඳ නාමාවලියක් (Directory of Library professionals in Sri Lanka) සම්පාදනය කිරීම

❖ ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුතුමණිකාව (Sri Lanka Newspaper Article Index) සම්පාදනය කිරීම

- ◆ ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුතුමණිකාව 2011 දෙන පදනම (සිංහල) සම්පාදනය
- ◆ ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුතුමණිකාව 2011 දෙන පදනම (ඉංග්‍රීසි) සම්පාදනය
- ◆ ශ්‍රී ලංකා පුවත්පත් ලිපි අනුතුමණිකාව 2010 දෙන පදනම (දෙමළ) සම්පාදනය

❖ රාතික රේකාබද්ධ සුවිය (National Union Catalogue)

- ◆ රාතික රේකාබද්ධ සුවිය සඳහා දායක පුස්තකාලවලින් තොරතුරු ලබාගැනීම
- ◆ අඛණ්ඩ ව තොරතුරු ලබාගැනීම සඳහා දායක පුස්තකාල දැනුවත් කිරීම හා නව පුස්තකාල දායක කර ගැනීම
- ◆ රේකාබද්ධ සුවිය පිළිබඳ උපදෙශක කමිටුවේ උපදෙස් මත ඉදිරි සංවර්ධන කටයුතු ඉටු කිරීම

❖ දෙන පදනම් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සහ සංයුත්ත තැබී යටුරුපයෙන් නිෂ්පාදනය

- ◆ මෙතෙක් සම්පාදනය කරන ලද විවිධ දෙන පදනම් අන්තර්ජාලයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, එය තවදුරටත් පවත්වාගෙන යාම. මේ අමතර ව විශේෂ තෝමා/අංශවලට අදාළ සංයුත්ත තැබී නිර්මාණය කිරීම.

❖ දේශීය පුස්තකාල රාල සම්බන්ධිකරණය

- ◆ රාතික මට්ටමෙන් ස්ථියාත්මක වන වෙනත් පුස්තකාල රාල සමඟ සම්පූර්ණ සම්පාදනය කිරීම
- ◆ දේශීය පුස්තකාල රාල සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම.
- ◆ පුස්තකාල රාලවල කටයුතු අධීක්ෂණය කිරීම හා එම රැස්ටීමිටලට සහභාගී වීම.
- ◆ දැනට ස්ථියාත්මක පුස්තකාල රාල මගින් පවත්වන පුහුණු පාඨමාලා, වැඩමුළු සහ සම්මුළුවලට සහායවීම/සහකාරී වීම.

❖ NATNET Lanka ප්‍රවාත්ති පර්තිකාව ප්‍රකාශයට පත් කිරීම

- ◆ NATNET Lanka ප්‍රවාත්ති පර්තිකාවේ 2010 ජූනි-දෙසැම්බර් හා 2011 ජනවාරි- ජූනි කළාප පළ කිරීම

❖ ප්‍රලේඛන මූලාශ්‍ර සම්පාදනය පිළිබඳ වැඩමුළු මාලාව

- ◆ ප්‍රලේඛන මූලාශ්‍ර සම්පාදනය පිළිබඳ වැඩමුළු 4ක් පැවැත්වීමට කටයුතු කිරීම

❖ වෙනත්

- ◆ වෙනත් පුස්තකාලවල ප්‍රලේඛන සේවා පිළිබඳ සම්ක්ෂණය කිරීමට නියමිත අතර මේ යටෙන් මෙතෙක් ආවරණය නො වූ පුස්තකාලවලින් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කිරීම
- ◆ ජාතික පුස්තකාල සතිය සැමරීම

ලේඛන සංරක්ෂණ අංශය  
(Document Conservation Division)

## ලේඛන සංරක්ෂණ අංශය

### කාර්යගාරය

ජාතික පුද්ගලික හා ප්‍රෝවෙන මධ්‍යස්ථානයේ පුද්ගලික දුටිය සංරක්ෂණය, ආරක්ෂණය හා ප්‍රතිශ්‍යාපනය, මණ්ඩලයීය පොත් බැඳුම්කල හා ලේඛන ප්‍රතියංස්කරණ එකකය පටත්වාගෙන යාම, පුද්ගලික ලිපි දුටිය නිෂ්පාදනය, පුද්ගලික දුටිය සංරක්ෂණය හා ප්‍රතිශ්‍යාපනය පිළිබඳ පාදමාලා, වැඩමුළු සංවිධානය කිරීම. ශ්‍රී ලංකාවේ පුද්ගලික ලවලට සංරක්ෂණ හා ප්‍රතිශ්‍යාපන කටයුතු පිළිබඳ උපදෙස් දීම හා ආධාර දීම, පුද්ගලික සංරක්ෂණ ක්ෂේත්‍රයේ ජාතික හා අන්තර්ජාතික වැඩයටහන්වලට සහගාහි වීම.

### කාර්ය මණ්ඩලය

ලේඛන සංරක්ෂණ	01
සංරක්ෂණ නිලධාරී	01
තොරතුරු සහකාර	01
ලේඛන ප්‍රතිසංස්කාරක	02
පොත් බැඳුම්කරු	06
පුද්ගලික සහායක	01
කාර්යාල සහායක	01
<hr/>	
එකතුව	13
<hr/>	

### මුදල ප්‍රතිපාදන

#### අදාශතමේන්තු කළ මුදල

1791 ජාතික පුද්ගලික හා ප්‍රෝවෙන මධ්‍යස්ථානයේ සංරක්ෂණ කටයුතු	රු. 200,000.00
1792 පොත් බැඳුම් වියදම්	රු. 450,000.00
1793 ජාතික මට්ටමේ සංරක්ෂණ වියදම්	රු. 200,000.00
1794 සංරක්ෂණ හා ප්‍රතිශ්‍යාපන වියදම්	රු. 25,000.00
එකතුව	රු. 875,000.00
<hr/>	

## කාර්යයන්

### ❖ රාතික පුද්තකාල එකතුව යාරක්ෂණය, ප්‍රතිශ්ධාරනය හා මතා ව පටන්වාගෙන යාම

- ◆ පුද්තකාල යුවා, රාක්ක ඇතුළු ගාණ්ඩ නීරතුරුව පර්ක්හාවට ලක් කිරීම
- ◆ කාම් ගානියට පත් ව ඇති පොත් රාක්ක සඳහා සුදුසු දැව ආරක්ෂක හා කාම් නාභක යෙදීම
- ◆ රාතික පුද්තකාල එකතුව පිරිසිදු කිරීම, දුරීලි ඉවත් කිරීම සහ පර්ක්හා කිරීම
- ◆ තයිමෝල්/පොයින් බුමායන මගින් ලේඛනවලට භාති කරන ක්ෂූජ එරින් සහ කාම් උච්දරු පාලනය හා වැළැකිරීම
- ◆ පුද්තකාල යුවාවලට සිදුරිය ගැනී වෙනත් උච්දරු වැළැකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- ◆ රාතික එකතුව ගබධා කර ඇති ප්‍රෞද්‍යාවල වායු සමීකරණය හා ආර්යතාව ප්‍රශනයට මට්ටමක පටන්වාගෙන යාම

### ❖ පුද්තකාල සඳහා ආරදා කළමනාකරණ දැලැසම යාවත්කාලීන කිරීම

- ◆ රාතික පුද්තකාලය සඳහා ආරදා කළමනාකරණ දැලැසම (Disaster Management Plan) යාවත්කාලීන කිරීමට අවශ්‍ය කටයුතු කිරීම

### ❖ පොත් බැඳුම් අංශය පටන්වාගෙන යාම

- ◆ රාතික පුද්තකාල එකතුවට අයත් පුද්තකාල යුවා බැඳුම හා යාරක්ෂණය කිරීම
- ◆ සුවි පත්‍රිකා, පුද්තකා පෙවීම්, පුවත්පත් ඇයුරුම් පෙවීම් සහ පර්ගුණ ලේඛන සකස් කිරීම
- ◆ වෙනත් යාරක්ෂණ කටයුතු

### ❖ පුද්තකාල යුවා යාරක්ෂණය හා ප්‍රතිශ්ධාරනය විෂයයට අදාළ තොරතුරු මූලාශ්‍ර රස් කිරීම

- ◆ පුද්තකාල යුවා යාරක්ෂණය හා ප්‍රතිශ්ධාරනය පිළිබඳ දේශීය ව පළ එ ඇති ප්‍රකාශන පිළිබඳ දත්ත පදනම යාවත්කාලීන කිරීම

### ❖ යාරක්ෂණ කටයුතු පිළිබඳ රුපදෙස් දැක්සීම හා ප්‍රමිති සම්පාදනය

- ◆ පුද්තකාල සඳහා යාරක්ෂණ කටයුතු පිළිබඳ අවශ්‍ය රුපදෙස් ලබාදීම
- ◆ යාරක්ෂණය පිළිබඳ නිර්ක්ෂණ වාර්තා සම්පාදනය, යෝගනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම

### ❖ රුපදෙස් පත්‍රිකා, පෝස්ටර් නිර්මාණය

- ◆ පුද්තකාල යුවා යාරක්ෂණ හා ආරක්ෂණ ක්ෂේරුයට අදාළ රුපදෙස් පත්‍රිකා දැක්සීම හා බෙදා හැරීම
- ◆ පාධකයින් පුද්තකාල කාර්ය මණ්ඩලය දැනුවත් වන ආකාරයේ පුද්තකාල යුවා යාරක්ෂණය පිළිබඳ පෝස්ටර් සහ දැක්සීම

❖ සංරක්ෂණ කටයුතු පිළිබඳ පූහුණු පාදමාලා සංරිධානය කිරීම

- ◆ පුද්ගලිකාලයාධිපතින් සඳහා සංරක්ෂණ හා පොත් බැඳුම් කටයුතු පිළිබඳ පූහුණු පාදමාලා, සම්මත්‍රණ සංරිධානය
- ◆ පුද්ගෙළ පොත් සංරක්ෂණය පිළිබඳ වැඩුණුවක් පැවැත්තීම
- ◆ කාර්යාලයිය කාර්ය සහයකයන් කාර්යාලවල ලේඛනාගාර හා නිලධාරීන් සඳහා ලේඛන සංරක්ෂණ හා පොත් බැඳුම්කරණ පාදමාලා සංරිධානය

❖ පොත් බැඳුම් ද්‍රව්‍ය අලෙරි කිරීමේ ව්‍යාපාතිය

- ◆ පොත් බැඳුම් ද්‍රව්‍ය විධිමත් ව තෝරා ගැනීම
- ◆ නියමිත ප්‍රමිතින්ට අනුව සංරක්ෂණ මධ්‍යස්ථාන හා අනෙකුත් පුද්ගලිකාල සඳහා බැඳුම් ද්‍රව්‍ය කට්ටල සකස් කිරීම හා අලෙරි කිරීම

❖ සංරක්ෂණ මධ්‍යස්ථාන ව්‍යාපාතිය

- ◆ දැනට ප්‍රාදේශීය මට්ටම්න් පුද්ගලිකාලවල සංරක්ෂණ කටයුතු දියුණු කිරීම සඳහා මණ්ඩලය විසින් දැනින පුරා සංරක්ෂණ මධ්‍යස්ථාන 127 ක පිහිටුවා ඇත. එවායේ තත්ත්වය දියුණු කිරීමට මේ වර්ෂයේද කටයුතු කෙරේ
- ◆ මෙනෙක් පිහිටුවා ඇති සංරක්ෂණ මධ්‍යස්ථානවල කටයුතු පසුවිටරාම් කිරීම, සංරක්ෂණ මධ්‍යස්ථාන නිර්ක්ෂණ වාර්කා සිදු කිරීම
- ◆ සංරක්ෂණ මධ්‍යස්ථානවල නිලධාරීන් සඳහා පූහුණු පාදමාලා සංරිධානය කිරීම
- ◆ පොත් බැඳුම් ද්‍රව්‍ය, උපකරණ සැපයීම

❖ සංරක්ෂණ ක්ෂේත්‍රයේ අන්තර්ජාතික ව්‍යාපාතින්ට සම්බන්ධ වීම

- ◆ ලෝකයේ මතකය (Memory of the World) ජාතික කමිටුව යුතෙනස්කෝ ආයතනය සමඟ එක ව ශ්‍රී ලංකාවේ ලේඛන හා අස්ථ්‍රීකාතිය රුරුමයන් (Intangible Heritage) ලේඛනගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ◆ සංරක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයතන සමඟ සහයෝගීතාව පවත්වාගෙන යාම

❖ ජාතික පූස්තකාල විෂ්ට්‍රේල් එකතුව සංවර්ධනය කිරීමේ ව්‍යාපාතිය(තොරතුරු තාක්ෂණ/පායික සේවා අංශ සමාගමයෙකුගෙන්)

- Memory of Sri Lanka ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම
- විෂ්ට්‍රේල් මාධ්‍ය මගින් සංරක්ෂණය සඳහා සූදුසු ලේඛන හඳුනා ගැනීම
- අදාළ ලේඛන විෂ්ට්‍රේල් මාධ්‍ය තුළින් සංරක්ෂණය කිරීම
- ජාතික පූස්තකාලයේ විෂ්ට්‍රේල් එකතුවක් සංවර්ධනය කිරීම

❖ ලේඛන ප්‍රතිඵලිකරණය

- ◆ ජාතික එකතුවේ ප්‍රතිඵලිකරණය කළ යුතු පුද්ගලිකාල ද්‍රව්‍ය ගැනීම
- ◆ සූදුසු ලේඛන නිරාම්ලිකරණය කිරීම ඇතුළුව ප්‍රතිඵලිකරණ කටයුතු කිරීම
- ◆ ලේඛන (රීජුයු යොදා) ප්‍රතිඵලිකරණය කිරීම

- ◆ පුද්ගේකාල පොත් සංරක්ෂණ හා ප්‍රතිශයාපනය
- ◆ ගුවාය දූශාය පටල සංරක්ෂණය කිරීම
- ◆ අංශයට අවශ්‍ය උපකරණ සහ රෝගනීක ගුවාය ලබා ගැනීම

❖ වෙනත්

- ◆ සිනමා පටල සංරක්ෂණය පිළිබඳ රාතික වැඩමුත්වක් සංවිධානය කිරීම සඳහා ජර්මන් යෘක්‍රම් මධ්‍යස්ථානයට සහයෝගය ලබා දීම
- ◆ ජාතික පුද්ගලිකාල සතිය සැමරීම

පුස්තකාල පර්‍යෝගීෂණ අංශය  
(Library Research Division)

## පුස්තකාල පර්යේෂණ අංශය

### කාර්යභාරය

දිස්ත්‍රික් මට්ටමේ පුස්තකාල සමික්ෂණය කිරීම, පුස්තකාල ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු රස් කිරීම, ශ්‍රී ලංකාවේ පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ක්ෂේත්‍රයේ තොරාගත් මාත්‍රකා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කිරීම හා පල කිරීම, ශ්‍රී ලංකාවේ පුස්තකාල කටයුතු පිළිබඳව මූලික හා විද්‍යාත්මක මාධ්‍ය මගින් පළවන තොරතුරු රස් කිරීම සහ පර්යේෂණ වැඩුම් සංවිධානය කිරීම

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂක (පුස්තකාල පර්යේෂණ)	01
පර්යේෂණ නිලධාරී	01
පුස්තකාල සංවර්ධන සහකාර	02
තොරතුරු සහකාර	01
කාර්යාල සභායක	01
<hr/>	
එකතුව	06
<hr/>	

### කාර්යයන්

#### ❖ දිස්ත්‍රික් මට්ටමේ පුස්තකාල සමික්ෂණය කිරීම

මෙම යටතේ දිවයිනේ සැම පුස්තකාලයක් පිළිබඳව ම තොරතුරු ලබාගෙන අදාළ පුස්තකාල පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් කර දිස්ත්‍රික් මට්ටමෙන් පුස්තකාල තොරතුරු සංග්‍රහ සම්පාදනය කිරීම  
මෙම යටතේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවල සමික්ෂණයට අදාළ මූලික කටයුතු කිරීම

#### ❖ පුස්තකාල ගෙක්ෂනයේ කටයුතු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු රස් කිරීම

මෙහි දි පුස්තකාල කෙෂ්නයේ කටයුතු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ඇතුළත් සංඛ්‍යාත්මක අත්පොතක් (Statistical Hand Book) සම්පාදනය කිරීම

#### ❖ ශ්‍රී ලංකාවේ පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ගෙක්ෂනයේ තොරාගත් මාත්‍රකාවක් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කිරීම

මෙම යටතේ ප්‍රථම පරෝශණය වගයෙන් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ වත්මන් සේවාවන් හා වෙනස්වන සමාජය තුළ එහි කාර්යභාරය පිළිබඳ පුස්තකාල වෘත්තිකයින්ගේ ආක්ලේප මැනැඩිම සඳහා පරෝශණයක් සිදු කිරීම

❖ ශ්‍රී ලංකාවේ පුස්තකාල කටයුතු පිළිබඳ ව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පළවන තොරතුරු රෝෂ් කිරීම

ශ්‍රී ලංකාවේ පුස්තකාල කටයුතු පිළිබඳ ව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පළවන තොරතුරු රෝෂ්කර මනා ව සංවිධානය කර පවත්වාගෙන යාම

❖ පරෝශණ වැඩමුළ සංවිධානය කිරීම

පුස්තකාල පරෝශණ ක්‍රම විද්‍යාව පිළිබඳ පුස්තකාලයාධිපතිවරු දැනුවත් කිරීම සඳහා පුස්තකාල පරෝශණ ක්‍රම විද්‍යාව පිළිබඳ වැඩමුළ පැවත්වීම

❖ වෙනත්

ජාතික පුස්තකාල සනිය සැමරීම

**ජාතික පුස්තකාල හා ප්‍රලේඛන දේවා මණ්ඩලය  
(National Library and Documentation Services  
Board)**

## ජාතික පුද්තකාල සේවා

- ව්‍යාප්ති සේවා අංශය
- ප්‍රකාශන හා ගුන්ර් සංවර්ධන අංශය
- දාධ්‍යාපන හා පුහුණු අංශය
- පුද්තකාල සහයෝගීතා අංශය

**ව්‍යාප්ති දේවා අංශය  
(Extension Services Division)**

## ව්‍යාප්ති සේවා අංශය

### කාර්යගාරය

දේශීය පුද්තකාල ව්‍යවස්ථා, නීතිරිති හා ව්‍යුත්තෙක නීතිකරණය, රාජ්‍යික මට්ටමේ පුද්තකාල සේවා අධික්ෂණය, පුද්තකාල උපදේශක සේවා, පුද්තකාල සඳහා පොත් ආධාර සැපයීම, පොත් ප්‍රදේශන හා අමෙරික්‍රියාත්මක පැවැත්‍රීම, රාජ්‍යික පුද්තකාල පොත්ගෙන යාම, මණ්ඩලයිය ප්‍රකාශන බෙදා හැරීම, ප්‍රවාරණය හා අමෙරිය, පුද්තකාල සඳහා පොත් නීත්දේශ කිරීම සහ අදාළ කටයුතු රාජ්‍යික කියවීමේ මාසය, පුද්තකාල ක්‍රෙඩිටයේ විශේෂ දින සැමරීම, පූනාම් පුද්තකාල සංවර්ධන වැඩසටහන වැනි රිශේෂ ව්‍යාපාති සැලසුම් කිරීම හා හ්‍යාත්මක කිරීම, පුද්තකාල සංවර්ධන හා උපදේශක සේවා කටයුතු, පලාත් පුද්තකාල සංවර්ධන කටයුතු හා ග්‍රාමීය පුද්තකාල සංවර්ධනය කිරීම. සහ පුස්තකාල අතර තරග පැවත්වීම.

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂ(ව්‍යාප්ති සේවා)	01
ව්‍යාප්ති නිලධාරී	01
අලෙවී ප්‍රවර්ධන නිලධාරී	01
පුද්තකාල සංවර්ධන සහකාර	04
තොරතුරු සහකාර	13
කළමනාකරණ සහකාර	02
පුද්තකාල සහායක	02
කාර්යාල සහායක	02
<hr/>	
එකතුව	26
<hr/>	

### මුදල් ප්‍රතිඵාදන

#### අදෝතමේන්තු කළ මුදල

1751 පුද්තකාල උපදේශක සේවා හා	
පර්යේෂණ ටියදුම්	රු. 75,000.00
1754 තරඟ එහාග	රු. 150,000.00
1755 රාජ්‍යික කියවීමේ මාසයේ/ කියවීමේ උවිය	
සම්බන්ධ වැඩසටහන්	රු. 1,000,000.00

1756	ග්‍රාමීය පුද්තකාල සංවර්ධනය හා දින සැමරිම	රු.	500,000.00
1757	සුනාම් රිපතින් හානියට පත් පුද්තකාල ප්‍රතිඵල් ප්‍රතිඵල් හා සංවර්ධනය	රු.	-----
එකතුව			රු. 1,725,000.00

### කාර්යයන්

#### ❖ දේශීය පුද්තකාල ව්‍යවස්ථා, නීතිරීති හා ව්‍යුහා නීතිය

- ◆ දේශීය පුද්තකාල හා තොරතුරු සේවාවලට අදාළ නීතිරීති, ව්‍යවස්ථා සහ ව්‍යුහා නීති අඩුතාවූ, දුර්වලතා හැඳුනාගැනීම
- ◆ අප රටේ පුද්තකාල නීතිරීති, ව්‍යවස්ථා සහ ව්‍යුහා නීති ව්‍යුහා නීති සේවාවලට අදාළ කටයුතු
- ◆ රාජ්‍ය පර්පාලන අමාත්‍යාංශය, පලාත් පාලන අමාත්‍යාංශය සමග එකතු වී පුද්තකාල ව්‍යුහා නීතිය කටයුතුවලට අදාළ සේවා ව්‍යවස්ථා සහය කිරීම

#### ❖ පුද්තකාල සංවර්ධන හා උපදේශක සේවා

- ◆ රාජ්‍ය හා වෙනත් ආයතනවල උපදේශක කමිටුවලට සහභාගි වීම
- ◆ උතුරු නැගෙනහිර පලාත්වල පුද්තකාල නොසිටුවීම සඳහා දායකත්වය හා උපදේශකය ලබාදීම
- ◆ පුද්තකාල සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම රජය, පලාත් සහා, පලාත් පාලන ආයතන, රිඳීම ආධාර සංරිධාන සමග සහයෝගිතා වැඩසටහන් දියත් කිරීම
- ◆ පහත සඳහන් කාර්යයන් සඳහා උපදේශක සේවා සැපයීම
  - මහජන, පාසල් ඇතුළු ටිරිධ විරිත්වල පුද්තකාලවල නව ගොඩනැගිලි ඉදිකිරීම හා අනුසන්තර සංරිධානය පිළිබඳ උපදේශක සේවා
  - පුද්තකාල දැව/වානේ උපකරණ සැලසුම් කිරීම
  - පුද්තකාල සේවාවන් සංරිධානය
  - පුද්තකාල කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම

#### ❖ පුද්තකාල ප්‍රමිති සම්පාදනය හා පුද්තකාල ග්‍රේන්ඩ් කිරීම

- ◆ පුද්තකාල ප්‍රමිති හා ග්‍රේන්ඩ් කිරීම පිළිබඳව ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම
- ◆ පුද්තකාල ප්‍රමිති පිළිබඳ ප්‍රවාරණ කටයුතු
- ◆ ප්‍රමිති අනුව පුද්තකාල ග්‍රේන්ඩ් කිරීමේ හ්‍යාවල්‍ය ඉප් කිරීම
- ◆ පුද්තකාල ග්‍රේන්ඩ් කිරීමේ සම්ක්ෂණ වාර්තා ලබා ගැනීම
- ◆ ග්‍රේන්ඩ් කිරීමේ සහතික ලබා දීම

### ❖ පුද්තකාල උපදේශක කම්ට්‍රි, පාදක සමාර කටයුතු පත්‍රිකා-විධානය

- ◆ පුද්තකාල අධිකාරී ආයතන සමඟ සම්බන්ධීකරණය පැවැත්‍රීම
- ◆ හ්‍යාකාරී ලෙස පවතින, පුද්තකාල ව්‍යාප්ති වැඩසටහන් කරන, පාදක සමාර ඇගයීම
- ◆ පාදක සමාර සඳහා දැනුවත් කිරීම හා උපදේශන කටයුතු

### ❖ පුද්තකාලයාධිති තනතුරු පිරිමි හා උපදේශක කිරීම්වලට අදාළ කටයුතු

- ◆ රෝගෝ හා පළාත් පාලන ක්ෂේරුයේ පුද්තකාලයන්හි පවතින තනතුරු පුරුෂ්පාඩු පිරිම් සඳහා බලධාරීන්ට උපදේශ ලබාදීම
- ◆ පුද්තකාල ක්ෂේරුයේ විවිධ තනතුරුවලට බදවා ගැනීමේ පරිපාලී රැස්කිරීම
- ◆ පුද්තකාල ක්ෂේරුයේ තනතුරු සඳහා විගාහ හා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලට සහගාගී වීම හා නිර්දේශ ලබාදීම

### ❖ පුද්තකාල සඳහා පොත් ආධාර ලබාදීම

- ◆ කළුන් පොත් ලබා නො දුන් පාසල්, මහජන, පිරිවෙන් පුද්තකාල ලේඛන සකස් කිරීම, (රුතුරු නැගෙනහිර පළාත්වලට ප්‍රමුඛත්වය ලබා දේ)
- ◆ දුෂ්කර ග්‍රාමීය උපදේශකවල පුද්තකාල සඳහා පොත් ආධාර ලබා දීම
- ◆ අනාර නිවාස, බාලිකා නිවාස, සිර කදුවුරු හා ලමා නිවාස සඳහා පුදුසු පොත් ලබා දීම
- ◆ පොත් පරිත්‍යාග ලබාදුන් ආයතන හා රෝගීන් ලැබූ ප්‍රයෝගන පිළිබඳ පසුරිපරාමක් කිරීම
- ◆ පොත් පරිත්‍යාග පිළිබඳ දත්ත රාජ්‍ය යාචනම යාචනකාලීන කිරීම

### ❖ රාතික හා ප්‍රාදේශීය මට්ටමින් පොත් උපදේශන සංවිධානය කිරීම හා සහන මිලට පොත් අලෙරිකිරීම

- ◆ අන්තර්ජාල පොත් උපදේශනයට සහගාගී වීම (BMICH) (සාකිත්‍ය මාසයේ)
- ◆ ඉල්ලීම් අනුව ප්‍රාදේශීය මට්ටමින් පොත් උපදේශන හා පොත් අලෙරි කටයුතු සංවිධානය

### ❖ රාතික පුද්තකාල පොත්හල

- ◆ රාතික පුද්තකාල පොත්හල ආකර්ෂණීය ව හා කාර්යක්ෂම ව පවත්වාගෙන යාම සහ එ පිළිබඳ ප්‍රවාරණ කටයුතු කිරීම
- ◆ කර්තා ප්‍රකාශන අලෙරි කිරීමේ ව්‍යාපාතික්‍රීදි දියත් කිරීම
- ◆ පුද්තකාල සඳහා අවශ්‍ය පිළිතුවා හා උපකරණ ආදිය සැපයීම් අංශය මගින් ලබාගැනීම

### ❖ පුද්තකාල ක්ෂේරුයේ රිණෙක් දින සැමරීම

- ◆ මෙම ව්‍යාපාතික අදාළ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
- ◆ රිණෙක් දින/ සති/ මාස සඳහා ප්‍රවාරයක් ලබාදීම.

- ◆ රීජේඡ දින සැමරීම සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම.
- ❖ ජාතික කියරීමේ මාසය ව්‍යාපාතිය**
- ◆ ජාතික කියරීමේ මාසය සඳහා අනුග්‍රාහකයින් සොයා ගැනීම හා ව්‍යාපාති වාර්තා සැකසීම හා ඉදිරිපත් කිරීම.
  - ◆ ජාතික කියරීමේ මාසය උත්සාහවත් අයුරින් කිරීම සඳහා පුද්තකාල සංගමය, ජාතික පුද්තකාල හා රීජාපන විද්‍යා ආයතනය, රීජ්වීඩ්‍යාල හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හා රජය අයත් ආයතනවල සහයෝගය ලබා ගැනීම
  - ◆ ජාතික කියරීමේ මාසය පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන හා වෙනත් ආයතන දැනුවත් කිරීම.
  - ◆ ප්‍රාදේශීය මට්ටමීන් වැඩසටහන් ක්‍රියාත්මක කළ පුද්තකාල ඇගයීමට ලක්කිරීම.
  - ◆ දිප ව්‍යාපාත ව පළාත් මට්ටමීන් හොඳ ම පුද්තකාලය තේරීම (පළාත් පාලන අමාත්‍යාංශයේ, පළාත් පුද්තකාල යෝං මණ්ඩලවල සහාය ඇතිව)
  - ◆ ජාතික කියරීමේ මාසය වධාත් පුරුෂ් කොට ඒ සඳහා ටීරිඛ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තරග සංඝිතාත්‍යාපනය කිරීම.
  - ◆ ජාතික කියරීමේ මාසය පිළිබඳ ප්‍රවාරක කටයුතු යිදු කිරීම.
  - ◆ ජාතික මට්ටමී ප්‍රධාන උත්සවය පැවැත්‍රීම.
  - ◆ ජාතික කියරීමේ මාසය පිළිබඳ ව සමරු කලාපයක් සැකසීම. (ජයග්‍රාහී පෝස්ටර්, ජායාරූප හා රුවනා ඇශුලත් කිරීම)
- ❖ කියරීමේ රුවීය වර්ධනය කිරීමේ ව්‍යාපාතිය**
- ◆ ඉගත සම්ක්ෂණය අවසන් කිරීම.
  - ◆ වාර්තා සැකසීම.
  - ◆ සම්ස්ක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම.
  - ◆ සම්ක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්‍රීම.
  - ◆ වාර්තාවට අදාළ පියවර ගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතු කිරීම
- ❖ දුනාම් රිපතින් හානියට පත් පුද්තකාල පුනරුත්ථාපනය හා සංවර්ධනය**
- ◆ BAI ව්‍යාපාතියේ කටයුතු යිදු කිරීම.
  - ◆ ඉගත ව්‍යාපාතිය පිළිබඳ පසුඩීපරමක් කිරීම
  - ◆ මහජන පුද්තකාල ගොඩනෑගිලි සැලසුම් කාරිය ප්‍රකාශයට පත් කිරීම
- ❖ පළාත් පුද්තකාල සංවර්ධන ව්‍යාපාතිය**
- ◆ පළාත් පුද්තකාල සංවර්ධන වැඩවිලිවෙල ක්‍රියාත්මක කිරීම.
  - ◆ පළාත් පුද්තකාල සේවා මණ්ඩල පාලක සහා කම්ට්‍රුවලට සහභාගිවීම හා අවශ්‍ය උග්‍රස් ලබාදීම.

❖ ප්‍රධාන පුද්තකාල ක්ෂේත්‍රවලට අදාළ දින්ත පදනම් පවත්වාගෙන යාම (පාසල, මහරන, එරිවෙන්, රිණවරීදායාල, ව්‍යාප්තිය ආයතන පුද්තකාල)

- ◆ රියෝජ් පුද්තකාල තොරතුරු රස්කිරීම හා දින්ත පදනමක් පවත්වාගෙන යාම.
- ◆ පොදුගලික පුද්තකාලවල තොරතුරු රස්කිරීම.
- ◆ පාසල පුද්තකාල තොරතුරු දින්ත පදනමක් ලෙස පවත්වාගෙන යාම.
- ◆ රිණවරීදායාල පුද්තකාල තොරතුරු දින්ත පදනම මණ්ඩලයිය නිවහන් පිටුවට ඇතුළත් කිරීම
- ◆ මහරන පුද්තකාල පිළිබඳ තොරතුරු නැවත රස් කිරීම
- ◆ මහරන පුද්තකාල, රියෝජ් පුද්තකාල, රිණවරීදායාල පුද්තකාල තොරතුරු ඇතුළත් පකාශනයක් එලිදැක්වීම
- ◆ දිවයිනේ අදාළ පුද්තකාල කටයුතු සම්බන්ධයෙන් පර්යේජන සඳහා අධිකාලම දැමීම

❖ දිප ව්‍යාප්ත ව දිස්ත්‍රික්ක මට්ටමින් පුස්තකාල අතර කරග පවත්වා හොඳ ම පුස්තකාලය තේරීම

මෙම යටතේ මහජන හා පාසල් පුස්තකාල යටතේ වෙන වෙන ම කරග පැවත්වනු ලැබේ.

❖ වෙනත්

- ◆ තෝරාගත් දිස්ත්‍රික්කයකින් එක් පුද්තකාලයක් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම
- ◆ ජාතික පුස්තකාල සතිය සැමරීම

ඉකාණන හා ගුන්ත සංවර්ධන අංශය  
(Publication and Book Development  
Division)

## ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශය

### කාර්යගාරය

ප්‍රකාශන ආධාර ව්‍යාපාතිය, නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපාතිය, සම්භාව්‍ය ප්‍රකාශන සංය්කරණය, මණ්ඩලයේ ප්‍රකාශන පළ කිරීම, අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ, මාලික සහ සංජීත අංක (ISBN, ISSN, ISMN) ව්‍යාපාති පටිතවාගෙන යාම, ග්‍රන්ථ නිෂ්පාදනය පිළිබඳ උපදෙස් සැපයීම, පුස්තකාල ප්‍රවාත්ති සහරාව සම්පාදනය සහ දේශීය ග්‍රන්ථ සංවර්ධනයට අදාළ වෙනත් කටයුතු ඉටු කිරීම.

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂ (ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන) 01

ප්‍රකාශන නිලධාරී	01
තොරතුරු සහකාර	05
කළමනාකරණ සහකාර	02
පුස්තකාල සහායක	02
කාර්යාල සහායක	01

එකතුව 12

### මුදල් ප්‍රතිචාදන

### අදේතමේන්තු කළ මුදල

1781 ප්‍රකාශන ආධාර ව්‍යාපාතිය	රු.	1,500,000.00
1782 අන්තර්ජාතික සම්ක්ෂණ (ගාස්තු)	රු.	600,000.00
1783 සම්භාව්‍ය කානී සංය්කරණය	රු.	500,000.00
1784 මණ්ඩලයේ ප්‍රකාශන	රු.	1,000,000.00
1785 නව ප්‍රකාශන මිල දී ගැනීම	රු.	1,137,500.00
1744 අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක ව්‍යාපාතිය (ISBN)	රු.	200,000.00
1745 අන්තර්ජාතික ප්‍රමිති මාලික අංක ව්‍යාපාතිය (ISSN)	රු.	100,000.00
1746 අන්තර්ජාතික ප්‍රමිති සංජීත අංක ව්‍යාපාතිය (ISMN)	රු.	75,000.00

එකතුව රු. 5,112,500.00

## කාර්යයන්

### ❖ ප්‍රකාශන ආධාර ව්‍යාපාතිය

- ◆ ප්‍රකාශන ආධාර ව්‍යාපාතියේ අරමුණ වන්නේ දේශීය ගුන්ර් ප්‍රකාශනය වර්ධනය කිරීම පිණිස ගුන්ර් කර්තාවරුන්ට සහාය වීම හා ආධ්‍යාත්මික ලේඛකයන් දීර්ඝ කිරීම මෙනම ප්‍රකාශනවල අන්තර්ගතයෙහි ගුණාත්මක හාටය වර්ධනය කිරීමට වේ. 1984 වසරේ ඇරඹුන මෙම ව්‍යාපාතිය තුළින් මේ දක්වා නව ප්‍රකාශන දෑයේ ගණනකට ආධාර ලබා දී ඇත. 2011 වසරේ දී ද ප්‍රකාශන ආධාර ව්‍යාපාතිය ක්‍රියාත්මක කෙරේ.
- ◆ 2009 වර්ෂයේ අනුමත පිටපත් 17 සඳහා ගිවිසුම් අන්යන් කිරීම සහ මුද්‍රිත පිටපත් භාරගැනීම

### ❖ නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපාතිය

- ◆ මෙම ව්‍යාපාතියේ අරමුණ වන්නේ කර්තාවරුන්ගේ නව ගුන්ර් අලෙරි කර ගැනීම සඳහා ආධාරයක් වශයෙන් 2010 සහ 2011 වසරේ ප්‍රකාශිත නව ප්‍රකාශනවලින් පිටපත් ප්‍රමාණයක් මිල දී ගැනීමයි. මෙහි දී ගුන්ර්යේ ගුණාත්මක බවත්, මුද්‍රණයේ හා ප්‍රකාශනයේ රිද්‍යාත්මක බවත් සැලකා බැලෙ. මිට අමතර ව 2010 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු ගුන්ර්වලින් පිටපත් ප්‍රමාණයක් මිල දී ගැනීමෙන් එම කර්තාවරුන්ට ද ආධාර කෙරේ. මෙම ව්‍යාපාතිය යටතේ ම කොන්දේසි සහිත ව පමා ගුන්ර්වලින් පිටපත් මිල දී ගැනීමට ද බලාපොරොත්තු වේයි. මෙහි අරමුණ වන්නේ පමා ලේඛකයන් මෙන් ම ප්‍රමාදීන් සඳහා පොතරත රැවනා කරන ලේඛකයන් දීර්ඝ කිරීමයි.

### ❖ සම්භාව්‍ය කාති යෘත්කරණය

- ◆ මෙම ව්‍යාපාතිය යටතේ ශ්‍රී ලංකාවේ පැරණි සම්භාව්‍ය ගුන්ර්යක් වන බූත්සරණ ගුන්ර්ය යෘත්කරණය කරලුමට අපේක්ෂා කෙරේ
- ◆ මණ්ඩලය මගින් මිට පෙර මුද්‍රිත දැනට මුද්‍රණයේ නො මැති කාති කිහිපයක් නැවත මුද්‍රණය කිරීම

### ❖ තෝරාගත් පුද්ගලික රිද්‍යා ප්‍රකාශනයක් රාරිවර්තනය කිරීම හා ප්‍රකාශනය

- ◆ මෙම ව්‍යාපාතිය යටතේ පුද්ගලික රාරිවර්තනය රිද්‍යා රිජයට අදාළ ඉංග්‍රීසි හාජාවෙන් රැවීත ගුන්ර්යක් හෝ ලිපි මාලාවක් දීගල හාජාවට/දෙමුල හාජාවට පරිවර්තනය හෝ අනුවර්තනය කර ප්‍රකාශනය කිරීම

### ❖ අන්තර්ජාතික ප්‍රමිති ගුන්ර් අංක ව්‍යාපාතිය

- ◆ මෙම ව්‍යාපාතිය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්වන ගුන්ර් සඳහා ප්‍රමිති අංක (ISBN) ලබාදීම සිදු කෙරේ. මෙරට ප්‍රකාශයට පත්වන ගුන්ර් නිවැරදි ව ගුණාත්මක ගැනීමට මේ මගින් හැකි වන අතර, මෙරට ප්‍රකාශකයන්ට අන්තර්ජාතික ප්‍රවාරයක් ලැබේ. මෙම අංක ක්‍රමය ශ්‍රී
- ◆ ලංකාවේ ගුන්ර් රිජාපන ප්‍රමිතිකරණය වර්ධනය කිරීමට ඉවත් වනු ඇත. ව්‍යාපාතියේ කටයුතු සඳහා නව මැදුකාංගය යොදා ගැනීම සහ දත්ත පරිගණකගත කිරීම.

#### ❖ අන්තර්ජාතික ප්‍රමිති මාලික අංක ව්‍යාපෘතිය

- ◆ ශ්‍රී ලංකාවේ පළ වන මාලික ප්‍රකාශන (serials) යදා ප්‍රමිති අංක (ISSN) ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් දියු කෙරේ. මෙම අංක තුමය ශ්‍රී ලංකාවේ මාලික ප්‍රකාශන ප්‍රකාශනයට පත් කිරීම හා ග්‍රන්ථ රීජාපන ප්‍රමිතිකරණය වර්ධනය කිරීමට ඉවහළේ වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්වන මාලික ප්‍රකාශන පිළිබඳ ව අන්තර්ජාතික ප්‍රවාරයක් ද ලැබේ.

#### ◆ අන්තර්ජාතික ප්‍රමිති යෝගීත අංක ව්‍යාපෘතිය

- ◆ මෙම ව්‍යාපෘතිය මගින් මෙරට ප්‍රකාශයට පත්වන දියලු ම මුද්‍රිත යෝගීත ප්‍රකාශනවලට අන්තර්ජාතික ප්‍රමිති යෝගීත අංකය (ISMN) ලබාදීම දියු කෙරේ. ශ්‍රී ලංකාවේ යෝගීත ප්‍රකාශන පිළිබඳ ග්‍රන්ථ විද්‍යාත්මක ප්‍රමිතිකරණය වර්ධනය කිරීම මෙහි අරමුණ වේ.

#### ❖ ප්‍රමිති අංක ප්‍රවාරක කටයුතු

- ◆ ප්‍රකාශකයන් අතර ප්‍රමිති අංක තුමය ප්‍රවලිත කරලීම සඳහා වැඩමුළු හා සම්මත්තුණ ගණනාවක් පැවැත්වීමට ද, ප්‍රවාරක පත්‍රිකා හා පෝස්ටර් නිර්මාණය කරලීමට කටයුතු කිරීම.
- ◆ අදාළ අංක ග්‍රන්ථවල ඇතුළත් කිරීම පිළිබඳ ව පසු ටිපාම් කිරීම මෙම වසර තුළ ද දියු කිරීම.
- ◆ Barcode අංක නිකුත් කිරීම.

මණ්ඩලය මගින් නිකුත් කරනු ලබන ISBN සහ ISSN අංක සඳහා දැනටමත් Barcode අංකය ද නිකුත් කෙරෙන අතර එය මුද්‍රණය කොට ලබාදීමේ පහසුකම් මණ්ඩලය සතුව නො මැත. එබැරින් මෙම වසර තුළ එම මුදුකාංගය සහ මුද්‍රණ පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

#### ❖ රාතික පුද්ගලිකාල ප්‍රකාශන මුද්‍රණය කිරීම

- ◆ නාමාවලී, අනුතුමණිකා, පුද්ගලිකාල විද්‍යා ටිජයට අදාළ ප්‍රකාශන වැනි විවිධ ප්‍රකාශන රාජියක් රාතික පුද්ගලිකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සම්පාදනය කරයි. මෙම ප්‍රකාශනවල මුද්‍රණ කටයුතු දියු කිරීම. මෙම මුද්‍රණ කටයුතු ආයතනය තුළ සහ බාහිර මුද්‍රණ ආයතන මගින් දියු කරනු ලැබේ.

#### ❖ වැඩමුළු/ සම්මත්තුණ

- ◆ කර්තාවරුන්, ප්‍රකාශකයින් ඇතුළු ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ අය සඳහා වැඩමුළු/සම්මත්තුණ පැවැත්වීම

#### ❖ පායල් ප්‍රමුණ අතර ලේඛන කළාව පුදුණ කිරීම

- ◆ පායල් හිඟයින් සඳහා මෙම වීජය යටතේ 'සම්මත්තුණ' පැවැත්වීම. මේ යටතේ ලංකාවේ විවිධ ප්‍රාග්ධන ආචාරණය වන පරිදි මෙම වැඩසටහන පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

❖ පුද්තකාල ප්‍රවාත්ත් සහරාව

පුද්තකාල හා රීඛාපන රිදායා විෂය ක්‍රේඩුයට අදාළ ලිඛි හා පුවත් ඇතුළත් කරමින් සම්පාදනය කරනු ලබන පුද්තකාල ප්‍රවාත්ත් සහරාව 2010 වසරේ දී ද වසරකට වාර්ක (02) වන සේ ප්‍රකාශයට පත් කිරීම.

❖ වෙනත්

ඡාතික පුද්තකාල සතිය සැමරීම

**අධ්‍යාපන හා පුහුණු අංශය  
(Education and Training Division)**

## අධ්‍යාපන හා පුහුණු අංශය

### කාර්යගතාරය

විවිධ පුද්තකාල ක්ෂේත්‍රවල පුහුණු අවශ්‍යතා ගැනීම, පුද්තකාලයාධිපතින් ඇතුළු පුද්තකාල කාර්ය මණ්ඩල සඳහා පුහුණු පාදමාලා, වැඩමුල්, සම්මන්ත්‍රණ පැවැත්‍රීම, පුද්තකාල සේවා පට්ට්වාගෙන යනු ලබන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, 01 තුළ පුද්තකාල විද්‍යා අධ්‍යාපන කටයුතු අධික්ෂණය, සම්බන්ධීකරණය කිරීම හා තෙවමාසික සගරාවක් පළ කිරීම.

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂ (අධ්‍යාපන හා පුහුණු)	01
පුහුණු කිරීමේ නිලධාරී	01
පුද්තකාල සංවර්ධන සහකාර	01
තොරතුරු සහකාර	01
කාර්යාල සභායක	01
<hr/>	
එකතුව	<u>05</u>

### මූදල පත්‍රිකාදන

#### ඇයෝගීතා කළ මූදල

1771 පුද්තකාලයාධිපතින් පුහුණු කිරීම	රු. 400,000.00
1773 සම්මන්ත්‍රණ/ දේශන හා පුහුණු වියදම්	රු. 300,000.00
1774 රියෝග පාදමාලා	රු. 300,000.00
<hr/>	
එකතුව	<u>රු. 1,000,000.00</u>

## කාර්යයන්

- ❖ පුද්ගලික අධ්‍යාපන කටයුතු පිළිබඳ දත්ත පදනමක් සකස් කිරීම/යාචන්කාලීන කිරීම
  - ◆ දේශීය පුද්ගලික අධ්‍යාපන ආයතනවල කටයුතු පිළිබඳ දත්ත රෝ කිරීම
  - ◆ සම්පත් දායකයින් පිළිබඳ දත්ත පදනමක් සැකසීම
  
- ❖ රාජික හා පළාත් මට්ටමේ ආයතන සංරිධාන සමඟ සම්බන්ධීකරණය හා සහයෝගීතා කටයුතු
  - ◆ පළාත් සහ අමාත්‍යාංශය සහ පළාත් සහ
  - ◆ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ව්‍යාප්තිය පූහුණු අමාත්‍යාංශය
  - ◆ උගේ අධ්‍යාපන අමාත්‍යාංශය හා කැලමීය විශ්වරිද්‍යාලයේ පුද්ගලික රිද්‍යා අංශය
  - ◆ රාජික පුද්ගලික අධ්‍යාපන විද්‍යා ආයතනය
  - ◆ ශ්‍රී ලංකා පුද්ගලික අධ්‍යාපනය
  
- ❖ පූහුණු පාදමාලා සැලසුම් කිරීම
  - ◆ රාජික වශයෙන් පූහුණු වැඩයටහනක් සකස් කිරීම
  - ◆ පාදමාලා මොයියුල සකස් කිරීමේ සහ යාචන්කාලීන කිරීමේ ව්‍යාපාරිය
  - ◆ ආයතනයේ වෙනත් අංශවල පාදමාලා සම්බන්ධීකරණය
  - ◆ වෙනත් පුද්ගලික අධිකාරීන් සමඟ සහයෝගීතා ව්‍යාපාරි
  
- ❖ ගුරු රිද්‍යාල/රිද්‍යා පිධ පුද්ගලික අධ්‍යාපන කාර්ය මණ්ඩල හා අභ්‍යාසලාභීන් යදහා පාදමාලා
  - ◆ පූහුණු පාදමාලා 02
  
- ❖ පාසල් පුද්ගලික අධ්‍යාපන කාර්ය මණ්ඩල යදහා පාදමාලා
  - ◆ පූහුණු පාදමාලා 03
  - ◆ පාසල් පුද්ගලික පාදමාලා පසු විපරණී 02
  - ◆ සම්මත්ත්‍රණ
    - රාජික මට්ටමේ 01
    - පාද්‍යීය මට්ටමේ 02
  
- ❖ මහජන පුද්ගලික අධ්‍යාපන කාර්ය මණ්ඩල යදහා පාදමාලා
  - ◆ පූහුණු පාදමාලා 02
  - ◆ සම්මත්ත්‍රණ(පුද්ගලික ව්‍යාප්තිය සම්බන්ධයෙන් යාක්වීමා පැවැත්‍රීම) 02
  - ◆ පාධක සමාජ දැනුවත් කිරීමේ සම්මත්ත්‍රණ 04
  - ◆ පාදමාලා පසු විපරණී 02

- ❖ කෙටි කාලීන පරිගණක පූහුණු පායමාලා
  - ◆ Internet Searching, E-mail, Access, Power point එක දීන පූහුණු පායමාලා වැඩසටහන් ලෙස මුදල් අයකර පැවැත්මේ
- ❖ පිරිවෙන් පුද්ගලික ගාරකරුවන් සඳහා පායමාලා
  - ◆ පූහුණු පායමාලා 03
- ❖ තොරතුරු යන්නීවේදන තාක්ෂණ (ICT) පූහුණු පායමාලා (තොරතුරු තාක්ෂණ හා විරෝධ් පුද්ගලික අංශය සමඟ)
  - ◆ පූහුණු පායමාලා 09
    - මෙම පායමාලා සාමාන්‍ය හා උසස් මට්ටමේ පූහුණු පායමාලා වැඩයෙන් පැවැත්මේමට බලාපොරාත්තු වේ.
- ❖ පුද්ගලික ප්‍රවිය සංරක්ෂණ හා ප්‍රතිශ්චිතන පායමාලා වැඩමුළු හා සම්මත්තුණු (සංරක්ෂණ හා ප්‍රතිශ්චිතන අංශය සමඟ)
  - ◆ පූහුණු පායමාලා අදියර 01 02
  - ◆ පූහුණු පායමාලා අදියර 02 03
  - ◆ පුද්ගලික පොත් සංරක්ෂණ පායමාලා 01
  - ◆ ලේඛන කාර නිලධාරීන් සඳහා පායමාලා 01
- ❖ ආධුනික ලේඛකයින් වෙනුවෙන් නිර්මාණකරණය පිළිබඳ සම්මත්තුණු පැවැත්මේ
  - (ප්‍රකාශන අංශය සමඟ)
    - ◆ සම්මත්තුණු 01
      - මෙම සම්මත්තුණු මාලාවට සම්ගාමී ව උමා ලේඛකයන් සඳහා ද සම්මත්තුණු වැඩමුළු පැවැත්මේමට බලාපොරාත්තු වේ.
- ❖ වෙනත් ක්ෂේත්‍රවල පුද්ගලික කාරුය මණ්ඩල සඳහා පූහුණු පායමාලා
  - ◆ පූහුණු පායමාලා 02
- ❖ මණ්ඩලයිය නිලධාරීන් පූහුණු කිරීම
  - ◆ මණ්ඩලයිය නිලධාරීන්ට තම රාජකාරීවලට අදාළ කටයුතු සඳහා අවශ්‍ය වැකියාවන් වර්ධනය කිරීම සඳහා පූහුණු පායමාලා සංවිධානය කිරීම.
  - ◆ මණ්ඩලයිය නිලධාරීන්ට බාහිර ආයතනවලින් පවත්වන පායමාලා/වැඩමුළු සඳහා යොමු කිරීම
  - ◆ කාරුය මණ්ඩලය සඳහා මගරන සම්බන්ධතා පිළිබඳ සම්මත්තුණුයක් පැවැත්මේ

❖ රාතික පුද්තකාල දේශන මාලා ව්‍යාපාරිය

- ◆ කාලීන වැදගත්කමක් ඇති මාතාකා පිළිබඳ දේශනයක් සැම මසක ම අවසන් සතියේ සංරිධානය කිරීම

දේශන

12

❖ සේවාස්ථ පුහුණු පාදමාලා සංරිධානය

- ◆ රාතික පුද්තකාලයේ දී ගෝ වෙනත් පුද්තකාලයක දී පුද්තකාලයාධිපතීන්ට සේවාස්ථ පුහුණු පාදමාලා සංරිධානය කිරීම (ඉල්ලීම් ලැබෙන පරිදි)

❖ ආරාධිත දේශන/ පුහුණු පාදමාලා

- ◆ බාහිර ආයතන මගින් පටතවනු ලබන පුහුණු වැඩසටහන් සඳහා ආරාධිත සම්පත් දායකත්වය හැකි අවස්ථාවල ලබාදීම

❖ මගරන හා පාසල් පුද්තකාල සඳහා යිංහල පරිගණක මාදුකාංගයක් සැකසීමේ කටයුතු නිම කිරීම හා අදාළ මාදුකාංගය හාරිතය පිළිබඳ පුහුණු කිරීම (තොරතුරු තාක්ෂණ හා ඩීර්ඝල් පුද්තකාල අංශය සමඟ)

විවිධ විෂයයන් යටතේ තොරතුරු ඇතුළත් පොදු සගරාවක් පළ කිරීම

❖ ජනතාවගේ කියවීම වර්ධනය කිරීම සඳහා කාලීන සගරාවක් කිරීම

විවිධ විෂයයන් යටතේ තොරතුරු අධ්‍යාපන නිලධාරීන් පොදු ජනතාවට සරල ව කියවීම සඳහා කාලීන සගරාවක් කිරීම (මෙය තොමාසික ව නිකුත් කරනු ලැබේ )

❖ වෙනත්

- ◆ උතුරු නැගෙනහිර පළාත්වල ඩියල්ම වර්ගයන්ගේ පුද්තකාලවල නිලධාරීන් වෙනුවෙන් පුහුණු වැඩසටහන්, වැඩමුළු, සම්මත්තා පැවැත්වීම (පුහුණු පාදමාලා/වැඩමුළු/සම්මත්තා 2)

- ◆ ජාතික පුද්තකාල සතිය සැමරීම

- ◆ කෙරිකාලීන පරිගණක පුහුණු පාදමාලා

● සියලුම පුද්තකාල නිලධාරීන් සඳහා න්‍යායික තා ප්‍රායෝගික, තොමාසික සහතිකරණ පාදමාලාවක් පැවැත්වීම (මූලික පුද්තකාල කළමනාකරණය සහ තොරතුරු සංනිවේදන තාක්ෂණය)

● පුද්තකාල සේවයේ නියුතු, නියැලුමට අපේක්ෂිත අය සඳහා එකඟීන මූලික පරිගණක වැඩසටහනක් පැවැත්වීම

● ශ්‍රී ලංකාවේ මගරන/පාසල් පුද්තකාල කාර්යයන් සඳහා කෙරෙන පරිගණක තාරිතය පිළිබඳ සමික්ෂණයක් කිරීම

**පූස්තකාල සහයෝගීතා අංශය  
(Library Coorperation Division)**

## පුස්තකාල සහයෝගීතා අංශය

### කාර්යභාරය

දේශීය පුස්තකාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් පැවත්වීම, පුස්තකාල ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් අමාත්‍යාංශ හා ආයතන සමග වැඩසටහන් සංවිධානය කිරීම, විදේශීය පුස්තකාල හා සමාන ආයතන සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්‍රියාත්මක විම්.

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂ (පුස්තකාල සහයෝගීතා)	01
පුස්තකාල සංවර්ධන සහකාර	02
කාර්යාල සභායක	01
	-----
	04
	-----

### කාර්යයන්

- දේශීය පුස්තකාල අතර සහයෝගීතාව වර්ධනය උදෙසා විවිධ වැඩසටහන් පැවත්වීම

- \* ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම
- \* පාසැල් පුස්තකාල අතර සහයෝගීතාව ඇති කිරීම
- \* පිරිවෙන් පුස්තකාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම
- \* විශ්වව්‍යාල, කාර්මික විද්‍යාල ඇතුළු වෙනත් පුස්තකාල අතර සම්බන්ධතාව වර්ධනයට කටයුතු කිරීම
- \* පුස්තකාල ක්ෂේත්‍රයේ අන්තර්ජාතික හා කලාපීය සංවිධාන හා ආයතන සමග සහයෝගීතාව ඇති කිරීම
- \* ලෝකයේ ජාතික පුස්තකාල සමග සම්බන්ධතා පැවත්වීම

- පුස්තකාල ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතන සමග සහයෝගිතාව වැඩිදියුණු කිරීම
- පලාත් පුස්තකාල සේවා මණ්ඩල සමග සහයෝගිතාව ඇති කිරීම
- ශ්‍රී ලංකාවේ පුස්තකාල එදායා පාඨමාලා පවත්වන විශ්වවිද්‍යාල හා ආයතන සමග සහයෝගිතාව ඇති කිරීම
- ශ්‍රී ලංකාවේ පුස්තකාල ක්ෂේත්‍රයේ විද්‍යාත්මක සංගම හා වෘත්තිය සංගම සමග සහයෝගිතාව වැඩසටහන් පැවත්වීම
- වෙනත්  
ජාතික පුස්තකාල සතිය සැමරීම

## පර්පාලන, මුදල් හා නඩත්තු අංශ

○ පර්පාලන අංශය

○ මුදල් අංශය

○ නඩත්තු අංශය

**පරීජාලන අංශය  
(Administration Division)**

## පර්පාලන අංශය

### කාර්යගාරය

ආයතනයේ පර්පාලන කටයුතු රිධිමත් ව පවත්වාගෙන යාම, පර්පාලන අංශයේ නඩත්තු අංශයේ කටයුතු එහිඛද යාප්‍ර අධික්ෂණය, පොදු වශයෙන් ආයතනයේ සැම අංශයක ම පර්පාලන කටයුතුවලට සහායදීම හා උපදෙස් දීම, ආයතනයේ පර්පාලන කටයුතු නීතිකරණය කරලීම හා කාර්යක්ෂම කරලීම.

මණ්ඩලයේ සාමාන්‍ය පර්පාලනය සහ අධික්ෂණය, කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, උසස් කිරීම හා රිණුම ගැනීම, රිනය පාලනය ආදි සියලු ම ආයතනික කටයුතු ඉටු කිරීම, එවා රිධිමත් ව හා යාචන්කාලීන ව පවත්වාගෙන යාම සඳහා උපදෙස් හා වත්තලේ නීතිත් කිරීම, ආයතනයේ ආරක්ෂක කටයුතු සංරිධානය සහ අධික්ෂණය, වාතන පාලන කටයුතු, මණ්ඩලයේ ලේඛනාගාර කටයුතු, ගබඩා පාලනය ඇතුළු සියලු ම ආයතනික කටයුතු අධික්ෂණය කිරීම.

### කාර්ය මණ්ඩලය

නියෝජිත අධ්‍යක්ෂ /

සහකාර අධ්‍යක්ෂ (පර්පාලන)	01
පර්පාලන නිලධාරී	01
කළමනාකරණ සහකාර	08
රියදුරු	06
කාර්යාල සභායක	06
පුස්තකාල සභායක	01
එකතුව	23

### මුදල පතිරාදන

#### අයෝතමේන්තු කළ මුදල

1112 සංග්‍රහ කටයුතු	රු. 150,000.00
1302 නිල ඇදුම්	රු. 75,000.00
1303 ඉන්ධන	රු. 1,000,000.00
1510 දැන්තීම්	රු. 300,000.00
1511 නීති ගාස්තු	රු. 100,000.00
1512 තැපැල් ගාස්තු	රු. 600,000.00
1514 රක්ෂණ ගාස්තු වාතන	රු. 100,000.00
1515 බල පත්‍ර ගාස්තු	රු. 75,000.00

1517 වෛද්‍ය වියදම්	රු.	50,000.00
1518 බැංකු ගාස්තු	රු.	25,000.00
1519 මුද්දර ගාස්තු	රු.	3,500.00
1520 සේවක සූඛ සාධක වියදම්	රු.	200,000.00
1521 කම්ටු රියදම්	රු.	15,000.00
1522 පරිවර්තන ගාස්තු	රු.	20,000.00
1524 දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තු	රු.	500,000.00
1525 ආරක්ෂක සේවා	රු.	1,500,000.00
1526 විවිධ වයදම්	රු.	30,000.00
1528 විහාර ගාස්තු	රු.	50,000.00
1529 තාණ්ඩ නිදහස් කිරීමේ ගාස්තු	රු.	50,000.00
1803 පාරිඝෝමික ගෙවීම්	රු.	1,500,000.00
<hr/>		
එකතුව	රු.	<u><u>6,343,500.00</u></u>
<hr/>		

### කාර්යයන්

#### ❖ වූශ්‍යගමනය තත්ත්වයන් වර්ධනය කිරීම

- ආයතනයේ ප්‍රතිච්‍රිත යැලැයුමට අදාළ කටයුතු
- බඳවා ගැනීමේ දායෝධිතයට අදාළ කටයුතු
- නව පරිපාලන තුම හා රිධි තුළුන්වා දීම
- නව වක්‍රීති/රුපදෙස් නිකුත් කිරීම
- සියලු ම අංශවල පරිපාලන තුම අධික්ෂණය හා උපදෙස් ලබා දීම

#### ❖ සාමාන්‍ය පරිපාලන කටයුතු

- සාමාන්‍ය පරිපාලනය අධික්ෂණය හා ආයතනික ටිනය පටිග්‍රියාගෙන යාම පිළිබඳ කටයුතු
- වැටුප් හා සේවක යෘධියා, බඳවාගැනීම්, මාරු කිරීම්, රිණාම ගැනීම් සහ ආයතනික කටයුතු
- පැලීමීම හා තිවාදු සම්බන්ධ සියලු කාර්යයන්
- සූඛ සාධක පහසුකම්
- වැටුප්, ණය හා අත්තිකාරම් ලබාදීම
- සේවක අර්ථසාධක අංමුදල්/සේවා තිශ්‍යකරීකෘත ගාර අංමුදල් හා පාරිඝෝමිත දීමනා ලබා දීම

#### ❖ වාහන පාලනය

- වාගන සංවිතය පාලනය කිරීම
- ඉන්ධන නිශ්චත් කිරීම හා පාලනය
- රාජකාරී කටයුතු සඳහා වාගන වෙන්කර දීම

❖ **ගබධා පාලනය**

- ගබධා රිධිමත් ව පවත්වාගෙන යාම හා ගාණ්ඩ නිශ්චත් කිරීම
- තොග ලේඛන පාලනය

❖ **අාරක්ෂක කටයුතු සංවිධානය හා අධික්ෂණය**

- අාරක්ෂක කටයුතු සංවිධානය හා අධික්ෂණය
- අාරක්ෂක කමිටු පත් කිරීම හා අධික්ෂණය

❖ **ලේඛනාගාරය පවත්වාගෙන යාම**

- පැරණි ලිපි ගොනු නියි අයුරීන් ගබධාකොට පවත්වාගෙන යාම
- එම ලිපිගොනු අවශ්‍ය විටෙක අංශවලට ලබා දීමට කටයුතු කිරීම
- අනවශ්‍ය ලේඛන රිධිමත් ව අරගරණය කිරීම

❖ **අායතනික දූත්ත හා සංඛ්‍යා ලේඛන රස් කිරීම හා පර්ගණුකළත කිරීම**

- අදාළ දූත්ත රස් කිරීම හා සංවිධානය
- දූත්ත පදනමක් පවත්වාගෙන යාම

❖ **වෙනත්**

- මණ්ඩලයිය රිගණන හා කළමනාකරණ කමිටු රස්ටීම් සම්බන්ධිකරණ කටයුතු
- ජාතික ප්‍රස්තකාල සත්‍ය සැමරීම

**නඩත්තු අංශය  
(Maintenance Division)**

## නඩත්තු අංශය

### කාර්යගාරය

ආයතනයේ ගොඩනැගිල්ල සහ අම්ය රීඩීමන් ලෙස පට්ටවාගෙන යාම සහ නඩත්තු කටයුතු. සියලු ම ගාණ්ඩ හා උපකරණවල අලුත්වැඩියා කටයුතු ඉටු කිරීම, වාගන නඩත්තු කටයුතු හා නව ඉදිකිරීම්වල අධික්ෂණ කටයුතු, ගුවණාගාරය පට්ටවාගෙන යාම, නඩත්තුව හා කුලියට දීම.

### කාර්ය මණ්ඩලය

නඩත්තු නිලධාරී	01
කළමනාකරණ සභකාර	02
රිදුලි කාර්මික	01
කාර්යාල සභායක	04
	<hr/>
එකතුව	<u>08</u>

### මුදල් පතිතාදන

	අදෝතමේන්තු කළ මුදල
1401 ගොඩනැගිලි අලුත්වැඩියා හා නඩත්තු	රු. 1,500,000.00
1402 උපකරණ අලුත්වැඩියාව හා නඩත්තුව	රු. 1,000,000.00
1403 මොටර් රථ අලුත්වැඩියාව හා නඩත්තුව	රු. 1,200,000.00
1406 අම්ය නඩත්තුව	රු. 300,000.00
1502 දුරකථන	රු. 1,100,000.00
1503 රිදුලිය	රු. 5,000,000.00
1513 දේපල රක්ෂණය	රු. 475,000.00
1514 වාහන රක්ෂණය	රු. 100,000.00
1901 ස්ථාවර වත්කම් අලුත්වැඩියාව	රු. 3,000,000.00
	<hr/>
එකතුව	<u>රු. 13,675,000.00</u>

## කාර්යයන්

- ❖ කාර්යාල උපකරණ නඩත්තුව, අලුත්වැඩියා කිරීම හා සේවා කිරීම
- ❖ කාර්යාල උපකරණ (දුරකථන, පරිගණක ඇතුළු කාර්යාලයිය යන්ත්‍ර), පොත් බැඳුම් උපකරණ සේවා කටයුතු හා නඩත්තු කටයුතු
- ❖ මණ්ඩලයිය වාහන නඩත්තුව
- ❖ දාමාත්‍ය නඩත්තු කටයුතු
  - ◆ වායුස්ථිකරණ යන්ත්‍ර, ගිනි අනුතුරු සංඛා පද්ධති, සේපානු පද්ධතිය, එදුලි, දුරකථන හා ජලනුව පද්ධති කටයුතු ඇතුළු ගොඩනැගිලි නඩත්තු කටයුතු ඉටු කිරීම
  - ◆ නව ඉදි කිරීම අධික්ෂණය
- ❖ සනීපාරක්ෂක සේවා අධික්ෂණය කිරීම
  - ◆ ගොඩනැගිල්ල පිරිසිදු ව පවත්වාගෙන යාම
  - ◆ සනීපාරක්ෂක සේවා කටයුතු විධීමන් ව පවත්වාගෙන යාම අධික්ෂණය කිරීම
- ❖ මණ්ඩලයිය තුමිය අලංකාර කිරීම සහ නඩත්තුව
  - ◆ මණ්ඩලයිය තුමියේ අඛලන් වී ඇති පාරවල් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම
  - ◆ තුමිය මනා ලෙස හා ආකර්ෂණිය ලෙස පවත්වාගෙන යාම
  - ◆ ගස්වලේ, තුරුලතා සහ මල් පැල රෝ බලා ගැනීම හා රෝපණය
  - ◆ මණ්ඩලයිය පොකුණේ කොටසක් ගෝ ප්‍රතිසංස්කරණය කිරීම (නව ගුවණාගාර ගොඩනැගිල්ල ඉදිකිරීමට ඇතුළත් නො වන කොටස)
- ❖ රාතික පුද්ගලික ගොඩනැගිල්ලේ අභ්‍යන්තර සැලැස්ම් නරිකරණය
  - ◆ අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට රෝගව ව්‍යාපාති යෝජනා ඉදිරිපත් කිරීම
  - ◆ වෙනත් ආයතන සංවිධානවලට ව්‍යාපාති යෝජනා ඉදිරිපත් කිරීම
  - ◆ ලැබෙන මූදල් ප්‍රතිපාදන අනුව ව්‍යාපාතිය ක්‍රියාත්මක කරලීම
- ❖ ගුවණාගාරය සහ ආයතනයේ වෙනත් පහසුකම් කුළියට දීම
  - ◆ අදාළ පහසුකම් පිළිබඳ ප්‍රවාරක කටයුතු
  - ◆ ගුවණාගාර හා සම්මන්ත්‍රණ ගාස්තුව සංගෝධනය කිරීම

- ◆ පහසුකම් නඩත්තුව හා වැධිදියුණු කිරීම්
- ◆ සම්ම්‍රුත්‍ය කාමර හා දේශන ගාලා කිහිපයක් කුලියට දීම යදහා සැකසීම
- ◆ අදාළ ලේඛන හා දත්ත/යාංඩා ලේඛන පවත්වාගෙන යාම

❖ වෙනත්

- ◆ නට ගුවනාගාරයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික කටයුතු ඉටුකිරීම
- ◆ ජාතික පුස්තකාල සතිය සැමරීම

**මුදල් අංශය  
(Accounts Division)**

## මුදල් අංශය

### කාර්යාලය

ආයතනයේ මූල්‍ය කටයුතු රිධිමත් ව පවත්වාගෙන යාම හා පාලනය කිරීම, වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම, අධ්‍යාපන අමාත්‍යාංශය මහින් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම, මාසික ලැබේම් හා ගෙරීම් පිළිබඳ වාර්තා සහ මුදල් පුරෝෂකරන වාර්තා පිළියෙල කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයට හා මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමඟ සබඳතා පැවත්තේම, සියලු ම ගනුදෙනු ලේඛනගත කර අවසන් හිතුම් හා අනෙකුත් මූල්‍ය වාර්තා පිළියෙල කිරීම ඇතුළු සියලුම මූල්‍ය කටයුතු ඉටු කිරීම. ආයතනයේ වැටුප් සම්බන්ධ කටයුතු, මිල දී ගැනීම් හා සැපයීම් පිළිබඳ කටයුතු ඉටු කිරීම.

### කාර්ය මණ්ඩලය

නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ( මුදල්)	01
මූල්‍ය නිලධාරී	01
කළමනාකරණ සහකාර (පොත් තබන්නා)	04
කළමනාකරණ සහකාර (ගබඩා)	02
කළමනාකරණ සහකාර (ලිපිකරු)	01
කළමනාකරණ සහකාර (මුදල් අයකැමි)	01
කාර්යාල සභායක	01

එකතුව 11

### මුදල් ප්‍රතිඵාදන

ඇස්තමේන්තු කළ මුදල

1101 වැටුප හා ගෙවීම්	රු.	48,000,000.00
1301 ලිපිදුච්‍ය සඳහා	රු.	1,500,000.00
1804 EPF	රු.	5,000,000.00
1805 ETF	රු.	1,200 000.00
1907 කාර්යාල උපකරණ සඳහා	රු.	2,500,000.00
2203 ප්‍රස්ථකාල ලිපිදුච්‍ය සඳහා	රු.	550,000.00
2204 ප්‍රස්ථකාල උපකරණ	රු.	-----

එකතුව 58,750,000.00

## කාර්යයන්

- වාර්ෂික ව අයවැය ඇස්තමේන්තු හා යංශයේදීත ඇස්තමේන්තු පිළියෙල කිරීම හා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසු අමාත්‍යාංශයට හා මහා තාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම
- මණ්ඩලයේ මූල්‍ය පාලනය විධිමත් අන්දමින් පවත්වාගෙන යාම
- අනිකුත් අංශයේ ලැබෙන හා අංශයේ පිළියෙල කරනු ලබන සියලු ම වටුවට ලේඛනගත කර ගෙරීම හා ඒ සම්බන්ධයෙන් පවත්වා ගත යුතු ලේඛන නිවැරදි ව පවත්වා ගැනීම
- අතිකාල හා ගමන් රියදුම් නියමිත දිනයන්හි ගෙරීමට පිළියෙල කිරීම හා අදාළ ලේඛන පවත්වා ගැනීම
- ඇස්තමේන්තු දීමාවන් යටතේ පුනරාවර්තන හා ප්‍රාග්ධන රියදුම් නිවැරදි ව හා අප්‍රමාද ව දියු කිරීම
- අවසන් ගිණුම් පිළියෙල කිරීම හා නියමිත දිනට පෙර අමාත්‍යාංශ ලේකම්වරුන් හා රිගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම
- මහා තාණ්ඩාගාරයෙන් ලබාගිය යුතු මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම හා අනිකුත් ආදායම් අදාළ අංශ ප්‍රධානීන්ගේ සහාය ඇතිව නියමිත පරිදි කළට වේලාවට ලබාගැනීම
- මුදල් කටයුතු සම්බන්ධයෙන් මහා තාණ්ඩාගාරය, අධික්ෂණ අමාත්‍යාංශය හා වෙනත් දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන සමඟ සංඝ්‍යාතා පවත්වා ගැනීම හා වකුලේල උපදෙස් අනුව කටයුතු කිරීම
- මායික ව, තෙළමායික ව හා වාර්ෂික ව ගිණුම් ප්‍රකාශන හා අනිකුත් වාර්තා සම්පාදනය කිරීම හා වකුලේල, රෙගුලායි හා අනිකුත් අවශ්‍යතා පරිදි කළමනාකරණයට හා අදාළ ආයතනවලට එවා ඉදිරිපත් කිරීම
- රිගණන රිමසුම් සඳහා පිළිතුරු ලබාදීම, රිගණකාධිපති වාර්තාවේ දැක්වෙන අඩුපාඩු සකස්කර ගැනීමට ක්‍රියා කිරීම හා රිගණන හා කළමනාකරණ කම්ට්‍රුවට අවශ්‍ය තොරතුරු හා වාර්තා පිළියෙල කර ඉදිරිපත් කිරීම
- මුදල් අංශයේ කටයුතු පර්ගණකගත කිරීම
- ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන ලේඛන යට්ටාව් කිරීම
- යහපත් මුදල් පාලනයට අදාළ අනිකුත් සියලු ම කටයුතු ඉවුකිරීම

### ❖ සේවක වැටුරු පිළිබඳ කටයුතු

- ◆ සේවක වැටුරු පිළියෙල කිරීම, අදාළ වාර්තා පවත්වා ගැනීම, වැටුරු සම්බන්ධයෙන් පොදුගලික ලිපිගොනු පවත්වාගෙන යාම හා සේවක ඉල්ලීම් මත වැටුරු රිස්තර ලබාදීම
- ◆ සේවක ණය ගෙරීම පිළිබඳ රිස්තර පවත්වා ගැනීම, ණය ලේඛනය යට්ටාව් කිරීම හා අවසන් ගිණුම් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය විස්තර පිළියෙල කිරීම
- ◆ සේවක අර්ථයාධක අරමුදල්, සේවා නියුත් හාර අරමුදල් පිළිබඳ රිස්තර පවත්වා ගැනීම, මායික ව දායක මුදල් උපදෙස් කිරීම සේවක ප්‍රතිචාර ලබාදීමේ දී අවශ්‍ය තොරතුරු යහතික කරදීම හා ඒ

සම්බන්ධ ව මතුවන ගැටුලු සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ සඛ්‍යතා පවත්වා ගැනීමෙන් නිරාකරණය කිරීම

- ◆ වැටුප් සංශෝධන කටයුතුවලට සහාය එම
- ◆ වැටුප් පිළිබඳ අදාළ වෙනත් කටයුතු

#### ❖ සැරයීම් කටයුතු

- ◆ වාර්ෂික ව ඒ ඒ අංශවල ප්‍රාග්ධන හාණ්ඩ අවශ්‍යතා හා පුද්ගලික ප්‍රවාස අවශ්‍යතා පිළිබඳ තොරතුරු රෝ කිරීම
- ◆ මිල ගණන් කැදුරීම, ඇණවුම් කිරීම හා ගෙවීම් වුව්වර පිළියෙළ කිරීම
- ◆ සියලු ම ප්‍රසම්පාදන කටයුතු ඉවු කිරීම
- ◆ තාක්ෂණික කමිටු පත්කිරීම, කැදුරීම, වාර්තා තබාගැනීම හා කමිටු සාමාර්කයින්ට ගෙවීම් දිය කිරීම
- ◆ සැපයීම් සම්බන්ධ වෙනත් අදාළ කටයුතු
- ◆ අනෙකුත් අංශවලට කළට වේලාවට අවශ්‍ය හාණ්ඩ සැරයීම

#### ❖ වෙනත්

ජාතික පුද්ගලික ස්ථාන සැමරීම

## ක්‍රමෝපායන සැලසුම හා අභ්‍යන්තර විගණන අංශ

**ක්‍රමෝපායන සැලසුම අංශය  
(Strategic Planning Division)**

## ක්‍රමෝපායන සැලසුම් අංශය

### කාර්යතාරය

ආයතනයේ වාර්ෂික සැලසුම් සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම, ප්‍රගති සමාලෝචනය, මායික ප්‍රගති වාර්තා හා වාර්ෂික ප්‍රගති වාර්තා සම්පූර්ණය, කළමනාකරණයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රගති වාර්තා සැපයීම, වාර්ෂික පර්පාලන වාර්තා සකස් කිරීම, අදාළ දෑන්ත හා සංඛ්‍යාලේඛන රෝස් කොට දෑන්ත පදනමක් සැකයීම, වෙනත් ජාතික පුද්ගලිකාලවල ප්‍රගති වාර්තා හා සැලසුම් රෝස් කිරීම, සියලු ම නිලධාරීන්ගේ රාජකාරී ලැයිස්තු ගොනුවක් පවත්වාගෙන යාම, ආයතනයේ නිලධාරීන්ගේ විදේශ වාර්කා හා පුහුණුවීම්වලට අදාළ කටයුතු, අධ්‍යක්ෂ මණ්ඩල රෝස්වීම්වලට අදාළ කටයුතු, දැක්ම හා මෙහෙවර සැකයීම, අංමුණු හා පර්මාර්ථ සැකයීම, සහාපති දුමා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කටයුතු පවත්වාගෙන යාම සහ උතුරු නැගෙනහිර විශේෂ පුද්ගලිකාල සංවර්ධන ව්‍යාපෘතිය ත්‍රියාත්මක කිරීමේ දී අදාළ සම්බන්ධීකරණය කිරීම.

### කාර්ය මණ්ඩලය

සහකාර අධ්‍යක්ෂ (ක්‍රමෝපායන සැලසුම්)	01
තොරතුරු සහකාර	01
කළමනාකරණ සහකාර	01
කාර්යාල සභායක	01
	----
එකතුව	04
	==

### කාර්යයන්

#### ❖ මායික රෝස්වීම් සංඛ්‍යානය හා වාර්තා තබා ගැනීම

- ◆ ජාතික පුද්ගලිකාල හා ප්‍රාලේඛන දේවා මණ්ඩලයේ, ජාතික පුද්ගලිකාල හා ප්‍රාලේඛන මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානීන්ගේ මායික රෝස්වීම් කැදුරීම, වාර්තා තබා ගැනීම, ඒ ඒ අංශවල අංශ රෝස්වීම්වල වාර්තා රෝස් කිරීම හා අධික්ෂණය. විශේෂ කළමනාකරණ රෝස්වීම් කැදුරීම හා වාර්තා තබා ගැනීම.

#### ❖ ප්‍රගති සමාලෝචනය කිරීම

- ◆ වාර්ෂික සැලසුම්, මණ්ඩල තීරණ හා අංශ ප්‍රධානීන්ගේ රෝස්වීම්වල දී ගනු ලබන තීරණ ත්‍රියාත්මක විම, අධික්ෂණය කිරීම සහ ඒ පිළිබඳ ව අංශ ප්‍රධානීන්ට සිහි කැදුරීම් සිදු කිරීම, ව්‍යාපෘති ත්‍රියාත්මක රිමේ දී ඇති දුබලතා හඳුනාගැනීම සහ සුදුසු ප්‍රතිකරීම යෙදීම, ආයතනය සඳහා නැරීන කළමනාකරණ විධි ගුදන්වා දීම

❖ මණ්ඩලයිය පාලන වාර්තා ප්‍රකාශයට රත් කිරීම

- ◆ 2010 පාලන වාර්තාව සකස් කිරීම පර්වර්තනය හා මූල්‍යාග කිරීම

❖ රිදේශ වාර්කා සහ පුහුණුවීම්වලට අදාළ කටයුතු ඉටු කිරීම

- ◆ රිදේශ වාර්කා සහ පුහුණුවීම් සඳහා නිලධාරීන් තෝරා ගැනීම
- ◆ රිදේශ වාර්කාවලට අදාළ වෙනත් ආයතනික කටයුතු
- ◆ අදාළ වාර්කා පිළිබඳ වාර්තා ලබාගැනීම සහ එවා මණ්ඩලයට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම

❖ දත්ත හා සංඛ්‍යා ලේඛන පටිත්වාගෙන යාම

- ◆ ආයතනයේ ප්‍රධාන දත්ත හා සංඛ්‍යා ලේඛන රස් කිරීම, තුමාණුකුල ව පිළියෙළ කොට පටිත්වාගෙන යාම හා දත්ත පදනම් පටිත්වාගෙන යාම

❖ අධ්‍යක්ෂ මණ්ඩල රැස්ටීම්වලට අදාළ කටයුතු

- ◆ අධ්‍යක්ෂ මණ්ඩල රැස්ටීම් සඳහා මණ්ඩලයිය ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහාය වීම

❖ වෙනත් රාජික පුස්තකාල ප්‍රගති වාර්තා රැස්කිරීම

- ◆ වෙනත් රටවල රාජික පුස්තකාලවල ප්‍රගති වාර්තා රැස් කිරීම

❖ රිමයිම් සඳහා පිළිතුරු සැපයීම

- ◆ අධ්‍යාපන අමාත්‍යාංශය, රෝගී රිගණන දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන සඳහා අදාළ තොරතුරු සැපයීම
- ◆ අධ්‍යාපන අමාත්‍යාංශයට මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳ මායික, අර්ථ වාර්ෂික, වාර්ෂික හා රීණෝ වාර්තා සැපයීම

❖ සහාපති තුමාගේ හා අධ්‍යක්ෂ රනරාල්වරයාගේ කාර්යාල කටයුතු

- ◆ සහාපති තුමාගේ හා අධ්‍යක්ෂ රනරාල්වරයාගේ කාර්යාල කටයුතු රිධිමත් ව පටිත්වාගෙන යාමට සහාය වීම

❖ 2012 වර්ෂයට ආයතනයේ වාර්ෂික සැලැස්ම පිළියෙළ කිරීම

- ◆ ආයතනයේ පසුගිය වසරවල අත්දැකීම්, පුස්තකාල ක්ෂේපුවයේ රාජික සහ රාජ්‍යන්තර ප්‍රව්‍යතා, ලැබේ ඇති මූල්‍ය ප්‍රතිපාදන හා කාර්ය මණ්ඩල තත්ත්වයන් සැලකිල්ලට ගෙන කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කොට ආයතනයේ 2012 වසරේ වාර්ෂික සැලැස්ම පිළියෙළ කිරීම

❖ ආයතනයේ දැක්ම හා මෙහෙවර සංශෝධනය කිරීම

- මේ යටතේ ආයතනයේ දැක්ම, මෙහෙවර අරමුණු හා පර්මාත්‍ර සංශෝධනය කිරීමේ අවසන් කටයුතු නිම කිරීම

❖ කාර්ය මණ්ඩල කළමනාකරණය

- ◆ කාර්යාල කළමනාකරණය සහ මගරන සම්බන්ධතා පිළිබඳ පුහුණු වැඩසටහනක් කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කිරීම (අධ්‍යාපන හා පුහුණු අංශය සමඟ)

❖ උතුරු/නැගෙනහිර රිණේම පුද්තකාල සංවර්ධන ව්‍යාපාතිය

- ◆ භාතියට එත් පුද්තකාල පිළිබඳ තොරතුරු රිස් කිරීම
- ◆ භාතියට එත් පුද්තකාල සංවර්ධනය කිරීම හා අදාළ කටයුතු සිදු කිරීම
- ◆ ආධාර රිස් කිරීමට අදාළ කටයුතු කිරීම
- ◆ ජ්‍යෙෂ්ඨ ව වාර්තා සැකසීම, රජයට හා අදාළ ආයතනවලට ඉදිරිපත් කිරීම

❖ වෙනත්

ජාතික පුද්තකාල සතිය සැමරීම

**අග්‍රහාර විගණන අංශය  
(Internal Audit Division)**

## අග්‍යන්තර ටීගණන අංශය

### කාර්යගාරය

ආයතනයේ කළමනාකරණ සහ මුදල් කටයුතු රිධිමත් ව, නිවැරදි ව අදාළ නීති රිතිවලට අනුකූල ව සිදු වන බවට නීත්තර අධික්ෂණය හා ඒ පිළිබඳ කළමනාකරණය දැනුවත් කිරීම. හඳුනාගෙන ඇති දුබලතා නිවැරදි කර ගැනීමට උපදෙස් දීම හා ප්‍රගති සමාලෝචනය.

### කාර්ය මණ්ඩලය

අග්‍යන්තර ටීගණක	01
කළමනාකරණ සහකාර	01
	---
එකතුව	02
	==

### කාර්යයන්

- ආයතනයේ මූල්‍ය කටයුතු පර්ක්ස්ඩා කිරීම
- ආයතනයේ පාලන කටයුතු පර්ක්ස්ඩා කිරීම
- දුර්වලතා පිළිබඳ කළමනාකරණයේ සහ අදාළ අංශ ප්‍රධානීන්ගේ අවධානය යොමු කරීම
- නිවැරදි කළමනාකරණය හා මූල්‍ය පාලනය පිළිබඳ අදාළ නීලධාරීන්ට උපදෙස් ලබා දීම
- රුහුදී ටීගණන අංශය සමග සම්බන්ධීකරණ කටයුතු කිරීම
- අවධීමත් කටයුතු පිළිබඳ ව රෙෂජ්‍ය කළමනාකරණය වෙත වාර්තා කිරීම
- අවශ්‍ය අවස්ථාවල දී රිශේෂ විමර්ශන පැවැත්‍රීම
- මායික ටීගණන වාර්තා ඉදිරිපත් කිරීම
- වාර්ෂිකව රුහුදී ටීගණන වාර්තාවල දැක්වෙන අඩුපාඩු නිවැරදි කරුණීමට අදාළ කටයුතු කිරීම
- නිවැරදි කිරීම් පිළිබඳ පසුවිපරාම් කිරීම
- ඉහළ කළමනාකරණය සමග ටීගණන සමාලෝචන රස්කීම් අවස්ථානුකූල ව පැවැත්‍රීම
- ටීගණන හා කළමනාකරණ කම්පුවට වාර්තා ඉදිරිපත් කිරීම
- නැඹුන ටීගණන විධී සහ කුම පිළිබඳ ව අධ්‍යයනය කිරීම සහ එවා ආයතනයට හඳුන්වාදීම
- ජාතික පුස්තකාල සනිය සැමරීම

National Digitization Project

National Science Foundation

Institute : National Library and Documentation Services Board

1. Place of Scanning : National Library and Documentation Services Board, Colombo 07

2. Date Scanned : 20/10/2017

3. Name of Digitizing Company : Sanje (Private) Ltd, No 435/16, Kottawa Rd,  
Hokandara North, Arangala, Hokandara

4. Scanning Officer

Name : ..... Naveen .....

Signature : .....  .....

Certification of Scanning

I hereby certify that the scanning of this document was carried out under my supervision, according to the norms and standards of digital scanning accurately, also keeping with the originality of the original document to be accepted in a court of law.

Certifying Officer

Designation : Library Documentation Officer

Name : Tromi Wijesundara

Signature : ..... Tromi .....

Date : 20/10/2017

"This document/publication was digitized under National Digitization Project of the National Science Foundation, Sri Lanka"